

නිර්මල මුදුහුර දොය...

සංචාර අංක (2)



ප්‍රූජ්‍ය ගලතර ධම්මරක්වීන ස්වාමින්වහන්සේ සමඟ කළ සංචාරයක්

මෙය නොමිලේ බෙදාහ පොතකි

ප්‍රථම මූලුණය 2009 සංස්කීමිකර

සංවේද සහස්‍ර පර්ශ්වය ඉදිරිපත් කිරීමක්

සංවේද සහස්‍ර පර්ශ්වය

අංක: 67/35 ආසිරි පෙදෙස, රජ මාවත, රත්මලාන

E-mail: reality2554@gmail.com

ISBN 978 - 955 - 8253 - 06 - 9

(C) සියලුම නිමිකම් කරන සතුයි

N. Warnakula No: 08 Ranajayagama, Waidya Road, Dehiwala
Mobile : 0094 - 0785 271 274 Mobile - 0094 - 077 44 88 776

මෙම පොගේ සඳහන් ධර්ම සාකච්ඡාව සඳහා මගේ මිනුරෝගු වන ව්‍යුත්. ඉනාම මොනොමධිද මමද සහනාගි වුනෙමු. මෙම සංවාද අංක ② මෙයට පෙර නිකුත් කළ සංවාද අංක ① හි ධර්ම කරනු ලබන සමඟ සමඟාමිව යන සාකච්ඡාවක් නොව. මෙය වෙනත් පිරිසක් වෙනත් දිනයකදී පුරුෂ ගලනර දම්මරක්ඩින ස්වාමින්වහන්සේ සමඟ යෙදුන සංවාදයකි. එහිදී සංවාදයට බැඳුන්ව කරනු සියල්ලම මෙම පොගේ සඳහන්වේ. සංවේද සහස්‍ර පර්ශ්වයේ මිනුරෝගි තීර්මල බුදුහම දේශනා කරන ස්වාමින් වහන්සේලා කොයා යන පිරිසකි. වහි ප්‍රතිච්චිත ලෙස ප්‍රපාද මෙම ස්වාමින්වහන්සේලා මුණුගැසුති. වහිදී අප අසන විවිධ ප්‍රශ්නවලට ගලනර දම්මරක්ඩින ස්වාමින්වහන්සේ දේශනාකළ ඉතා වටිනා ධර්ම කරනු පොගකට ගොහුකර ඔබ අතර පත්කිරීම අපගේ පර්මාර්ටිය විය. අප අසන ප්‍රශ්නවලට උන්වහන්සේගෙන් පැහැදිලි පිලිතුරු අසන්න ලබාම අපගේ මහන් භාගයකි.

ඕඛට උන්වහන්සේලා වැක සිටින ආරාම වෙත ගොස් ධර්මය සාකච්ඡා කිරීමට අවශ්‍ය නම් වම ආරාමයේ ලිපිනය, දුරක්ෂණ අංකය. මෙම පොගේ සඳහන්වේ. ඕඛට හැකි සැම අවක්ෂාවකම ස්වාමින්වහන්සේලා මුණුගැසි ඉතා වටිනා ධර්ම කරනු යොදාගැනීමෙන් නම් එය ඕඛට ඉතා ප්‍රයෝග්‍යවත් වේවි. මෙම ස්වාමින් වහන්සේලා වැඩිවෙන වෙනත් ප්‍රදේශ. අනුරාධපුරය, මාවනැල්ල, නාර්මිල, මිගමුව මාදම්පේ යන ප්‍රදේශවේ,

මෙම පොන පැහැදිලිව සකස් කිරීමට විවිධ අසුරින් සහයෝගය දැක්වු සි. පිරිසිංහ මහනා, වනදිකා දුමයන්ති, අකෘතා පිවති, පි. වසන්ත, මලන්දිකා ප්‍රියදර්ශනි, සුගත් කුමාර, යන කොයුරු කොයුරුන්, කළඹාති ගේමවන්ද මහන්මය භා ගේමවන්ද මහනා, කුසුම් සෙන්වර්තන්න මහන්මය ඇභාෂ සියලුම දෙනා කැපකළ ඒ සත්තාරය, පරම ගාන්ත්වු උනුම් තිරිවානය අවබෝධය පිතිභ හේතු වාකනා වේවි.

ස්තුතිය

කරන තුන, තුන, තුන

ස්වාමින් වහන්ස වැඩිවෙන ආරාමයේ ලිපිනය

පුෂ්ප ගලනර දම්මරක්ඩින ස්වාමින් වහන්ස

බුද්ධියක්න ආගුමය

මැටියගතේ, බෙලිගල (සබර), කිසේල්ල.

දුරකතන අංකය : 0353 350 585

.....අශ්‍රීප දෙදෙනා ස්වාමින් වහන්සේ වැඩ සිටින ආරාමයට ලැඟාවන විට එදින රාත්‍රි විය . කලාමැදිරියන්ගේ ආලෝකයත් රුහුයියන්ගේ හඩත් භැර බොහෝම නිජබ පරිසරයක් ඒ මොහොතේ තිබුණි. ඒ වනවිට මවක් පියෙක් ප්‍රෙතෙක් හා දියණියක් ද ස්වාමින් වහන්සේ සමග ධර්ම සාකච්ඡාවක යෙදී සිටියාහ. අපි දෙදෙනාද එතනින් වාචිවි ඔවුන් හා එකතුවේ ස්වාමින් වහන්සේ සමග සංවාදයේ යෙදුනෙමු. එහි සිටි සියල්දෙනාම ස්වාමින් වහන්සේගෙන් ඒ ඒ අවස්ථාවලද ඇසු ප්‍රශ්නවලට ලද පිළිතුරු මෙහි ඇතුළත්වේ.

ප්‍රග්‍රීහය:- ස්වාමින් වහන්ස.....ස්වාධ්‍යය ඒවාත්තින විට විවිධ ගැටුම් ඇති බෙනවා. මේ ඇවස්ථාවන්හි අභ්‍ය කේතිය තේඛාව වෛද්‍ය ටැනි සිතුව්ලි සිනේ ත්‍රිජා ඇති බෙනවා. මෙහෙති වහනිට ඇඳිවන ස්වාධ්‍යය ඒවා ප්‍රඛාලයි. ගැඹුනා සිතියි. ස්වාමින් වහන්ස.....මෙටැනි ඇවස්ථාවල සිනේහි ස්වාධාව ගැන පැහැදිලි කිරීමක් ක්‍රිත්‍යාවනා නම්.....

.....මද වේලාවක් නිහෙව කිරී ස්වාමින් වහන්සේ මෙසේ පිළිතුරු හැපයු දේක....

ස්වාමින් වහන්සේ :-සෙන් උපමා කථාවක සඳහන් වෙනවා.....

.....ඁ්‍රී ප්‍රසාදයක් ගිහිල්ලා ගරුවර්යට කියනවා

"අනේ ස්වාමිනි වට ත්‍රියට තේඛා යනවා.

වට මේ තේඛාව ගැඹු ගැනීන... "කියා

ගරුවර්යා කියනවා".....මට තරහාව පෙන්නන්න "

"ඇජන්තින මුකුන් නැඟා ස්වාමින් වහන්ස"

"මීහෙනම් දෙන්න. ඔයා මග තරහාව නියාගන්නේ නැතිව, තරහාව මට දෙන්න "

"දෙන්න දේකුන් නැඟා ස්වාමින් වහන්ස"

එහෙනම් විසි කරන්න....!

"ඩිසික්සන දේකුන් නැඟා ස්වාමින් වහන්ස" කිවිවූ.....

....ඒකෙන්ම ඔහුට සහය අවබෝධ වුනා....!

ලී කියන්නේ.....අන්හරින්න දේකුන් නැහැ...

...නියාගන්න දේකුන් නැහැ... ...විසිකරන්න දේකුන් නැහැ

එහෙනම් තරහා..... තරහා..... කියන ඒවා කෝ....!

අභිවේලා නැති වුනාන් ඒවා

.....දෙන්න දේකුත් නැහැ

.....පෙන්නන්න දේකුත් නැහැ

.....විසිකරන්න කිවිවාල....!

.....විසිකරන්න දේකුන් නැහැ....!

එහෙනම් නියාගන්න කිවිවා....!

නියාගන්න දේකුන් නැහැ කිවිවා....!

.....ඒ වෙලාවට හේතු නිසා පහල වෙනවා
 ඒ වෙලාවට හේතු නිසා පහල වෙලා ඒ වෙලාවටම ඒක නැයිලා යනවා තේද....?
 නියෙන දෙයක් නැහැ තේද... මිතන....?
 පවතින දෙයක් නැහැ..... තේද....?
 යම් යම් හේතු එනකාට තරඟා එනවා....
 යම් යම් හේතු එනකාට තරඟා අවේල්ල
 ඒ හේතු ඉවත් වෙන කොට ඉබෝම නිවිලා යනවා....!

.....ස්ථාවිත ව්‍යුත්ස, සිතුව්ල බැඳුලා තියාගැනී එක තේද ප්‍රයාය....?

බැඳුලා තියාගන්නවා නෙවෙයි.... ඒක නැතිවුන බව පේන්නේ නැතිකම්.
 බැඳුලා තියාගන්නවා නෙවෙයි....!ශේ දින්නේ නැත්තම් අනිවාර්යයෙන්ම
 මහයේ එකතු වෙනවාමයි...ගොඩ ගැහෙනවාමයි....

අපිට සිද්ධිය අවසන් බව පේනවානම්....!
සිද්ධියෙන් සිද්ධිය අවසන් බව පේනවානම්....!
 අවසන් බව පේනවානම් අපිට සිමිකරන්නවත් දෙයක් නැහැ ඒවායේ....!
හේතුවල එලන්....!

.....ස්ථාවිත ව්‍යුත්ස,පුද්ගලයේත් එකක ගැබෙන්න වන ඕව.....

....සීමාප්‍රයේ අපි නැසිරෙනවා....!
 සමාප්‍රයේ අපි නැසිරෙනකාට තමා කැමති වැදියට,
 මෝකයේ සිදුහොවාන දේවල් ඕන නරම නියෙනවා.තේද....?
 තමා කැමති වැදිය පවත්වා ගන්න එකම නොවෙද වෙහස....?
 තමා කැමති වැදිය අනහරුලා උරම්මා නම් ඔය වෙහස නැහැ තේද....?

.....ස්ථාවිත ව්‍යුත්ස,අනුන දේචුල් ගොගැනී නැනට ඇරේ තින භාජාගැනී නම් ඇස් ලොනටද ක්ත්තන බින්....?

බලාපොරාත්තු අත්හරින ඕන්....!
 මෙහෙම මෙහෙම වෙන්න ඕන් කියලා තබා තිබෙන
 බලාපොරාත්තු අත්හරින ඕන්....!
 මොනවා හරි බලාපොරාත්තුවක් තමයි උකක් උපදුවන්නේ....
 මෙයේ විය යුතුයි....
 මෙයේ විය යුතුයි..... කියලා අපි මෝකය ගැන තිරණ ගන්නවා.
 නමුත් ඒක එහෙම නොවනවා....!
 මා කැමති නැරියට මෝකය පවතින්න ඕන් කියලා මම තිනනවා
 නමුත් අනින් කෙනාත් නිතනවතේ තව වැදියකට....
 අනික් අනික් අයන් එහෙම නිතනවානේ.... තේද...?

බිස් එකේ යනකාට කෙහෙක් ජ්‍යෙෂ්ඨ විදුරුව අරින්න හදනවා. ...මහුට දහඩියයි.
පසුපස වාචිවල ඉත්තාකෙනා කියනවා මට හොම්බිරස්සාව අරින්න එපා කියලා.

එතකාට කවුද නර.....?

දෙන්නම නරන්.....!....නේද.....?

හරවුනාට දෙන්නටම මිත කරගන්න බැහැණි.....

හරවුනාට දෙන්නම සතුව කරගන්න බැහැණි.....

එක්කෙහෙක් දහඩිය නිසා ජ්‍යෙෂ්ඨ අරින්න හදනවා
අහන්කෙනා හොම්බිරස්සාව නිසා වහුන්න හදනවා.

සූඩං විදුන්න අමාරුයි කියලා.....!

එතකාට... ඒවගේ තමා කාමති විදිය,...

තමා කාමති විදිය,...

තමා කාමති විදියක් නියෙනවා

තමා කාමති දේවලට කාමත්ත තබා නිබෙන ආකාර එකිනෙකට වෙනස්.....

.....මා අකමැතිලදී තවකෙහෙක් කාමතිවලා නියෙනවා නේද....?

.....මා කාමතිදේ තවකෙහෙක් අකමැතිවලා නියෙනවා නේද....?

.....මා කාමත්ත අතහැරියා නම්....!

අකමැත්තට වෙහෙසක් නැහා නේද....?

"යං පිවිවිං නලධරි තම්පි දුක්බං"

යමක් කාමතිද එය නොලැබේම දුකක්

මා කාමති විදිය දේවල් තබා නිබෙනතාක්.....

ලේ කාමති විදිය ඉටුනොවන විට මට තරඟා එනවා.

මා කාමති විදිය මා ප්‍රග නිබෙනතාක්.....

මට තරඟා එනැඩිනෙන් වළකින්න බැහැ නේද....?

....බැහැ නේද....?

එතකාට මා කාමති විදිය ඉෂ්ට නොවෙනතාක්.....

මා කාමති විදිය ඉෂ්ට වෙනවා නම් සතුවයි.නමුත් එහෙම ම නොවෙනවා....!

මොකද මේ ලෝක් අවලෝ දහම කියන්නේ සැප විතරක් නොවයි

සැප දුක. යය අයය, නින්දා ප්‍රශ්නයා, පාහ අලාභ

මේ ලෝක්, මේ අවම ප්‍රවිතිනවා....!

අපි හදනවා කාමති හතර නියාගන්න

අකමැති හතර අයින්කරන්න....!

නමුත් ඒක වෙන්නේ නැහා.....?

අපි කාමත්ත අතහැරුලා දුම්මා නම්....!

අකමැත්ත ආවාටන් අපිට වෙහෙසක් නැහා නේද....?

කාමත්ත අතහැරුලා දුම්මා නම් අපිට බලාපාරාත්ත්තු නැහා....!

මේස්ස් බනින ඒවට මම සැලුන්නේ නැහා කියලා හිනාගත්තා නම්....!

ලේ බැන්න ඒවා ආයෙන් ඒ මේස්ස්හුන්ටනේ යන්නේ.

මම සැලුන්නේ නැහා, මම බාරගන්නේ නැහා, කම්පා වෙන්නේ නැහා

.....ස්ථාවිත වහන්ස,.....කෙනෙක මට තුන් දුන්නොත්.....

මිට කෙනෙක් පහර ගහදුනී මම ඒකට වේරැදුධිව පහර දෙන්න ගියෙන්.....

.....ස්ථාවිත වහන්ස, මට තුන්දෙනුද මම තුන්දෙන්තේ තැනුව කොත්තිව බොලාවක ඉවසන්නාද....?

එික ඉවසන්න පුළුවන් වෙන්නේ එය වඩා නියෙන ධේමතාවය අනුවයි. පහරක් ගැහැවේවාන්, පහරකන්න සිදුවූනාන්, එනහිදී බුද්‍යාමුදුරුවේ වදාරලා නියෙන්නේ එය මාව මැරදාවේ නැහැනේ....! ඒක තොදුයි... ඒ නිසා එය තොදුයි.... යනුවනි.

.....ස්ථාවිත වහන්ස, ඇට යම්කිඩි ඇවසලාවක එන්නේ, ඇත්තා බර් ඇවසලාවක....!

ශේ අපිට දරන්න බැරේ අවස්ථාවක් එන්නේ....

අපි දරන්න පුරුදු කරලා නැති නිසා....!

දරන මානසිකත්වය පුරුදු පුහුණු කරලා නැති නිසා....

අපිට ඒවා පිඩා එනකෝට, අපිට එවා දුරාගන්න බැරුවනාම ඒවට ප්‍රතිත්‍යා දක්වනවා.

නමුත්, බුද්‍යාමුදුරුවේ සංස්කා වහන්යේලාට වදාමේ අතපය තොරුන් විසින් කැපුවන් නුමුලා මුවන් කෙරෙහි සුළු මොහාතක් හෝ තරඟා ගන්නොන් නුමුලා මාගේ අනුගාසනා පිළිපිළින්නන් නොවයි.කියන් වලින් අතපය කපන කල්හිද ඔවුන් කෙරෙහි ද්වේග කළුන් නුමුලා මාගේ අනුගාසනා පිළිපිළින්නන් නොවයි.

එහෙම ඉන්න පුළුවන් ඕයන එකක් නොවයි මේ කියන්නේ, නමුත් බුද්‍යාමුදුරුවේ වදාරලා නියෙන්නේ එහෙමයි. මොහම හේතුවක් නිසාවන් ඒකට වෙටරයෙන් හෝ කොළඹයෙන් පිළිතුරු සැපයීම අසාර්ථකයි.

.....ස්ථාවිත වහන්ස,.....යම් තුන් කෘතකිද ඉවස්සීමෙන විළින්ත සැසයුවන්, ඉවසන්න ඉවසන්න තුන්දෙනාත්ත්, ඇත්ත්විත්ත් උත්සාහා කළුන් වෙත්විත්ත්.... වෙත්විත්ත්න් තුන්දෙනාත්ත් මොනවුද කළුයුත්ත්....?

ඉවසන්න ඕන්....!

එකට එක කරන එකනම බුද්‍යාමුදුරුවේ අනුමත කරලා නැහැ.

මෝඩිකම් නිසා පහරකන්න ඕනෑම නැහැනේ.

පළායන්න පළමුවන් කුමයක් නියෙනවා නම් පලා ගියන් ඔවුන්ට එරෙහිකම් නොකළ යුතුයි. ඔවුන්ට එරෙහිකම් නොකළ යුතුයි. ඒකට එක කරලා මැරදානොන් තරඟා, කොඩ්, කර්ම සින් ඇති කරගෙනනේ මැරදාන්නේ. ඒකට කර්ම විපාක නියෙනවා.

මොකද එහෙම පහර කාලා මැරදාන් ඔවුන්ට එරෙහිකම් නොකර මරණය උතුම්. මොකද රේලුග පිවිතය හරි ඔහු බෙරිලා. ඒකට එක කරලා මැරදානොන් තරඟා, කොඩ්, කර්ම සින් ඇති කරගෙනනේ මැරදාන්නේ. ඒකට කර්ම විපාක නියෙනවා.

.....ස්වාමින් වහන්සේ, කඩාචක නියෙන්ට ස්ථ්‍යයක ගන?

බෙංසනාතුන් වහන්සේ කෙහෙක් පළ මෙමතිය උගෙන ගත්ත නාගයෙක් සිටියා එක ද්‍රව්‍යක් මේ නාගය එන්න ප්‍රමාද වුණා. බෙංසනාතුන් වහන්සේ ඇතුව මොකද මේ තරම් ප්‍රමාද වෙන් කිය....?

බලන්නකෝ, බෙංසනාතුන් වහන්ස....! මම තැන්පත්ව තිපු නිසා දරට ගිය ගැහැනු කට්ටියක් දරමිටියකට බැඳින් කමයක් නැතුව මාව නියලා ගැටැගැසුවා. මම ඉතින් ලිහානකම් ඉදාලා ආවේ.මම තැන්පත් නිසා දැන් මුදී ප්‍රවාන මාව විනිශ්ච්‍යකට අරගෙන, සේල්ලම් කරන්න මාව රුවුම් කරලා විසිකරනවා.

එ්‍යිට බෙංසනාතුන් වහන්සේ ප්‍රවානවා.....

මම නුම්ට කාටවන් නිරහැරයක් නොකර මෙමතියෙන් තැන්පත්ව පීවන්වන්න කිවිවා මිසක් පෙනය පෙන්නන්න එපා කිවිවේ නැහැනේ.

නුම නාගයෙක්....! මතුප්‍රයෙක් නොවෙයි....!

ශේ නිසා තරඟා නාගිව පොඩිඩික් පෙනය පෙන්නලා සු..සු...හඩින් බෙඳ කළා නම් ඔව්වර කරදුරයක් නැහැනේ... කියලා බෙංසනාතුන් වහන්සේ පැවසුවලු...

එ්‍යිට උපාය මාර්ගේ නියෙනවා....!ශේ වගේ මෙමති කරදාව කියලා මෝඩියන් මැද්දේදේ මෙමති කරදාවම පෙන්වලා මෝඩියන්ට වැඩියක් නැහැ. එවැනි අවස්ථාවක උපාය මාර්ගයක් යොදුන්න හිනෝ හැබේයි තරඟා නාගිව....!

මෝඩිය දුමනය කරන්නත් එපැයි තේදු....? එහෙම කුමන් නියෙනවා....!

.....ස්වාමින් වහන්ස, අත්තිම ප්‍රතිච්‍රිය මත්තය නම්?

එ්‍යික ඉවසන්න කියලා බුද්‍යාමුදුරුවන් වදාලේ. අන්තිම ප්‍රතිච්‍රිය මත්තය නම්, පෙර කේම විපාකයකටද මට මේ මුහුණා දෙන්න සිද්ධ වුනේ....!

එ්‍යිහෙම නැතුව්, නාගය පෙනෙය පෙන්නනවා වගේ උපාය මාර්ග යොදුන්න පුළුවන් නම් හොඳයි. අරයා මර්තුවා නොවෙයි. සමසක් ප්‍රයෝගයකින් බෙරෙන්න පුළුවන් නම් හොඳයි. නිස්කාරණයේ පැටවෙන්නේ නාගිව එවැගන් බෙරෙන්න පුළුවන් කුමයක් නියෙනවා නම් යොදා යුතුයි.

...බුදුරුන්ගේ කාල් එක පළාතක බමුණාක් නිටිය "ප්‍රශ්නගුන්ටිකය" කියලා. මේ බමුණා හාමුදුරුවටත්ට පින්ඩිපාත් වැඩිහිටාට ඒ පළාත් පින්ඩිපාතා ලබාගන්න බැරේවෙන්න, මග රැකකා ඉදාගෙන ප්‍රශ්න අහනවා.

ඔබ වහන්සේ මහතා වුන් ඇයි.....?

ඔබ වහන්සේ රහත්වෙලාද....?විවිධ ප්‍රශ්න...

පින්ඩිපාත් වැඩින්නවන් දෙන්නේ නැහැ

ඔබ වහන්සේට සැධි ප්‍රතිහාරිය පාන්න බැරද....?

හරිම කරදුරයක්.පස්සෙන් ඇඹින් කරදුර කරනවාලු.

ඊට පස්සේ භාමුදුරුනමක් ගිශාල මෙකට හොඳ පාඩිලක් උගෙන්වන්න හිනෝ කියලා. උන්වහන්සේගෙනුත් ප්‍රශ්න කරන්න ආවලු. පොඩිඩික් ඉන්නවකෝ කියලා පාන්තරදත් පැන්තකින් තිබිබු. සිවුරුන් පැන්තකින් තිබිබු. හොඳවෙම පහර දුන්නලු.

....පහරදීලා පහරදීලා කිවිවූ. ආයෙන් එහෙම හාමුදුරුවටත්ට කරදුර කලාත් බලාගෙනයි කිවිවූ. පසුව බුද්‍යාමුදුරුවන්ට මෙක දැනාගන්න ලැබුනු.

.....ඩුඩාමුදරුවේ දේශනා කරනවා අතින කතාව....

මය ප්‍රශ්නග්‍රන්ථීකයා පෙර පිටතයකදී කරුණම්මියෙක් වෙලා ඉදාලා නියෙනවා. දිනක් මේ කුරුම්මියා මත්පැන් ඉතිරිවෙවිව භාජනයකට වරැවා, ඒවා බිලා කුරුම්මියා මත් වුනාලු. මත්වෙලා පියාමිගෙන යෝදු වැරිලා ගොම ගොඩ එරුනාලු. කරුණම්මියට නිතුහළ මම දැන් මහත්වෙලා, මගේ බරට මේ පොලුවන් එරුනාවා කියලා. දැන් ඉතින් මම නරම ලොක්කෙක් නැහැ කියලා, නිතිලා ඒ ලැගින් යන අලියෙකුට කිවිවූ, පුලුවන්හම් මා සමග සටනට එන්න කියලා. නුමින් එක්ක මොන සටනක්ද කියලා අලියා ගොමගෙසි උඩට පැහැරාවූ.

....පෙර පිටතයකදී මය අලියා තමයි අර හාමුදරුවේ දේශනා කළාමහුගේ කට නිසා පෙර පිටතවලදීන් මය වගේ විපන්වලට පත්වෙලා නියෙනවා කියලා අර ප්‍රශ්නග්‍රන්ථීකයගේ වරද පෙන්වා දුන්නාලු. ඒ අරෝන්න අර හමුදරුවන්ගේ වරදක් කියන්න ගියේ නැහැ.

ඒ වගේ නැන් නවන් නියෙනවා නේද ජාතක කතාවල....?

බිත ජාතකයේන් එහෙමතේ. කොකේක්, පායන කාලයේදී නිදෙන වතුර වලක මාලුවන් අමතා කියනවා, වතුර නිබෙන භාද විලකට මම නුමුව ගිනින් දුන්හම් කියලා එක මාලුවක් අරුගෙන ගිනිල්ලා භාද විලක් පෙන්නාලා ගෙනන් දාලා, මාලින් එකා එකා රවවිටගෙන කැම්ල් ගහකට ගෙනිගිල්ලා කැවූ.

මේ විල්ලේ ඉන්න කකුල්වාව ගෙනියන්න හදනකොට කකුල්වාට නිතුහළ කොක්ක කවද්ද උපන්නේකට මාලින්ට මෙලුම් කම්ලේ. කොකටත් මෙයාගේ බෙල්ලන්ම අල්ල ගෙනන ඕනෑම කියලා පියාමිලා ගෙනියනකොට උඩිදී කකුල්වාට දැනුනාලු කොකා කිවු විල දිනාවට නෙවයි ගෙනියන්නේ කියලා. පස්සේ කකුල්වා දැක්කළ ඇත්ත අසත ගහක අත්තක මාල කටු විසිරා නිබෙනවා.

කකුල්වාට ඉක්මනින් වැටහුනාලු මේ නම් ගෙනියන්නේ මාවන් මරන්න තමයි කියලා නිරිලා තදුකළාලු කොකාගේ බෙල්ල. ගිනින් දානවද නැදු මාව විලට කියලා කිවිවා. බය වුනා කොකා කකුල්වා විලට ගිනින් දුන්න නිර්තාය කරලා කකුල්වා විලට ගිනින් දානකොටම කකුල්වා කොකාගේ බෙල්ල කැපුවූ.....

එතනත් කොකාගේ දුර්වලම පෙන්වා නිබෙනවා මිස.....

කකුල්වා වැරදියි කිවිවෙන නැහැ නේද.....?

ඒ වගේ කතාවක් නියෙනවා නරයෙකට මේ යෙළක් බාරුදිලා නරයා කිවිවූ මම නුමුවට උදවු කරනවා ආරක්ෂා කරනවා කියලා මේ යෙළ පිටිපසන් යනවූ. මේ යෙළේ එකා එකා අඩුවෙනවූ. ඒ කට්ටාවේ නායකයා බෝසතාතෝර්. බෝසතාතෝර් ගියාලු පිටුපසට. බෝසතාතානුන්වන් අල්ල ගෙනන හදනකොටම පිටට පැනලා බෙල්ල හපලා නරයා මැරැවූ. ජාතක කතාවල එහෙම සඳහන් වෙනවා. අසාධාරණය කරන්න ගිය කෙනාට වන විපත් පෙන්නුවා මිස.....

අතින් ඒවා ගැන කතා කම්ලේ නැහැ නේද.....?

.....ස්වාමින් වහන්ස, ඩිනඟදි විජත් කරන්න ගිය නැතැත්තාට අකුසලයක් සිද්ධ ලෙන්නේ නැදුද....?
ලීක වෙනවා. ඒක වෙනම කාරණයක්.

මෙතන පැහැදිලි කරන්න ගියේ කපටකමට පාඩිමක්නේ. මෙතන ඉලක්කය අනතුරක් කරන්න හරදුව කෙනාට වන විපතනේ.

.....ස්වාමින් වහන්ස, ගැබෙන්න යන ගැනුවලටත් ඇඟත් ලොකක් තිරි ගැනු තියෙනවා තේද....?

මිච....! හේතුවක් සපයා තමයි අපිට අරහෙම පහර කන්න සිද්ධ වෙන්නේ. අහේතුකට අපිට ගුවිකන්න වෙන්නේ නැහැතේ. අපි ප්‍රගත් මොකක් හරි දුර්වලතාවයක්, මෝඩිකමක් හෝ වෙනයම් හේතුවක් නිසා වෙන්න ඇති.

.....ස්වාමින් වහන්ස, ගැස අකුසලයක් ලෙන්න පූඩ්‍රිවන් තේද....?

මිච....! පෙර අකුසලයක් නිසා හෝ මේ පීවිතයේදී කළ අකුසලයක් නිසා හෝ නැත්නම් මේ මොහොතේ කළ අකුසලයක් නිසා හෝ වෙන්නත් පූඩ්‍රිවන්.

.....ස්වාමින් වහන්ස, ඩී මානසකා තික්කලනේ ඇති පීවිත ලෙන්න!

මිච... ඒ නිසා එහෙම වෙන්න පූඩ්‍රිවන්....!

.....ස්වාමින් වහන්ස, ඩී සිද්ධින්වල මතක සවහන තින්ද වැඳෙනවා තේද....?

ලී මතක සටහන් කියන ඒවාවල... මොකවත් තියෙනවද....?

මතක් වුණුන් නේද ඒක කාරණයක් වෙන්නේ....?

එතකන් එහේ මොකවත් තියෙනවද....?

අතිය පිළිබඳ අපේ මතයේ රැඳිවිව මතක සටහන්වල,

මතක් වෙන්න පෙර මොකවත් තියෙනවද....?

.....ස්වාමින් වහන්ස, මතක කළුන් මතක ලෙනවා තේද....?

ලී මතක් වුණුන්තේ ඒක.

මම අහන්නේ කොහොද ඒවා තියෙන්නේ.

එතන මොකවත් තියෙනවද....?

තියෙනවා කියලා විශ්වාසයක්නේ,මෝඩිකමක්නේ, ...අව්‍යාවක්නේ...! නේද....?

මට ගහපුවා තියෙනවා, බැනපුවා තියෙනවා,

අරදහෙම කළා නේද, මෙහෙම කළා නේද,

අරදහෙම කරපුවා තියෙනවා,

මෙහෙම කරපුවා තියෙනවා කියලා

රඳවා ගත්ත තැන මොකවත් තියෙනවද....?

මතයේ රැඳිලා තියෙන තැන මොනවා හරි තියෙනවද....?

මතක් වුණායින් පස්සෙන් කාරණයක් වෙන්නේ....! ...නේද....?

මතක් වුණායින් පස්සෙ ඒක නිත කියන්න පූඩ්‍රිවත්

ඩිනට පහළ වුණා..... රැඳූලා මතක් වෙන්න පෝර ඒවා කොහොද නියෙන්නේ....?

මොකටත් නියෙනවද මොකටත්.

මොකටත් නැහැ නේද....?

ඉවර්වම ඉවර්යිනේ ඒවා.

දැන් මෙව්වර කාලයක් අපි ගෙවල් දොරවල්වල නිරිය.

දැන් ඒ පැන්ත නියෙනවද....?

දැන් මෙව්වර කාලයක් අපි ගෙවල් දොරවල්වල නිරිය පැන්ත නියෙනවද....?

දැන් ඉත්තේ ආරාමයනේ....!

දැන් කෝ නිටපුවා,

කෝ රැකිය කරපුවා,

කෝ අපි ඉස්සොල් ගියපුවා,

කොහේ නරී නියෙනවද, මොනවා නරී පෙන්නන්න....?

මතක් වුණාන් ඒක වෙනම එකක්. අතිනය කොහේ නරී නියෙනවද....?

මොකටත් නැහැතන්ද....?

අහස වගේ තේද....?

අපි ඒවා නියෙනවා කියන විශ්වාසයකට,

දැංච්ටියකට මුලාවලා තේද ඉත්තේ.

එ නැතිවෙවිව, මැරවිව ඒවිනේ අපි ආය පණ දීලා ගන්නේ....!

අතිනය අතිනය මිස ව්‍යුත්තානය නොවයි....! තේද....?

නමුත් අපි ව්‍යුත්තානය අතිනය කරගන්නේ නැදුද....?

නමුත් ව්‍යුත්තානය ව්‍යුත්තානයමන්....!

මේ මොහොතන්....?

මේ මොහොත කියන්නේ මැරවිව අතිනය නොවයි.

මැරවිව අතිනය මැරලයි අපිට මේ මොහොත ආවේ.

.....ස්වාධී ත්‍යාග, ටථ තක්ෂණවා, බඳුදුක්ස්විච සුනුයි නියෙනවා තේද එළඹිවී ලොහොත ගැන තින්නන කියලා....?

යි. බද්දේකරවිව සූත්‍රය කියන්නේ... බුද්ධ කාලයේ එක භාමුදුරුහමක් නුදෙකලාව වාසය කරනවා. මේ භාමුදුරුවේ ආහාර ගන්නේ තනියම, ගමන්බිමන්වල යන්නේ තනියම, නොයෙක් කටයුතුවල යෙදෙන්නේ තනියම. නිඛුගන්නේ තනියම, නුදෙකලා වාසයට බොහෝම ප්‍රියයි. වනාන්තරයේ නුදෙකලාව වාසය කරනවා.

මය නුදෙකලාව නම් බුද්‍යාමුදුරුවන් දේශනා කළ නුදෙකලාව නොවයි කියලා අතින් හික්ෂුන් වහන්සේලා පැවසුවා.ලුන්වහන්සේ ඒක පිළිගෙන්නේ නැහැ.

බුද්‍යාමුදුරුවන්සේ මේ ගැන සංක්‍රාන්තික බුද්‍යාමුදුරුන්සේ අහනවා,

අහන්තද ඔබ වහන්සේ තනියම නුදෙකලාවාසයට ප්‍රියයි කියන්නේ....!

ලිහෙමය බුද්‍යාමුදුරුස්, ඔබ වහන්සේම වදාලා තේද නුදෙකලා වාසයයේ ගුණ.

....බුද්‍යාමුදුරුන්සේ පවසනවාලිහෙම නුදෙකලාවක් මේ ලෝක් නියෙනවා

නමුත් ඕක උත්තර්තර නුදෙකලාව නොවයි

ඒස්ස්ත්‍රාව දෙව්තිනම් එනන දෙන්නෙක් ඉත්තනවා.

.....ස්වාමින් වහන්ස, නැංතුව දෙවෙනි නම් කියන්නේ?

බ්‍රිජ්‍යාච්‍යාච් දෙවෙනිකොට ගන්න තැනැත්තා ලග නුදුකලාවක් නැත.

.....**ශ්‍රී කියන්නේ ස්වාමින් වහන්ස?**

ඩී කියන්නේ මැරවිව අතිනය මැරවිව බව දන්නේ නැත්තම්,

මියගිය අතිනය මියගිය බව දන්නේ නැත්තම්,

මැරවිව අතිනය මහයේ උලප්පාගෙන අතිනය සිහිවෙනකොට

අපි ඒකට තරහා වෙනවා නම්, කුළුද වෙනවා නම්,

එන්න නුදුකලාවක් නැත.

අතින ස්කෑනධ අතිනයේම මියගිය බව දැක්වෙන් නැහැ.

ස්කෑන්ධ කියන්නේ රැස, වේදනා, සංඛ්‍යා, සංඛ්‍යාර, වික්‍රේඛදාතා

ඒවා ගැන දීර්ඝ වශයෙන් කතා කළ යුතුයි.

කෙටියෙන් කතාකරනවා නම් සින කය දෙක කියලා ගන්න....!

අතිනයේ හටගන්න සින ගෝ අතින කය අතිනයේම නැසුනානේ....?

දැන් මේ මොහාත් තියන්නේ මේ මොහාත් කයයි, මේ මොහාත් සිනයි....!

මේ කයන් නැමවිටම ඇතිව නැති වෙනවනේ....!

මේ හිතන් නැමවිටම ඇතිව නැති වෙනවනේ....!

....අපි පසුගිය සිංහල අවුරුදු දිනවල සතුවුවුණා.

දැන් ඒ සතුට නියනවද....?නැහැනේ....?

ඒ සතුට ඇති ව්‍යුතා, නැතිව්‍යුතා....!

අපි බඩිගින්නට ආහාර අරන් සතුවුවුණා.....

බඩිගින්න ආවම දැන් ඒ සතුට නියනවද....?

දැන් නියන්නේ බඩිගින්නන් ගෝද....?

අර සතුට අහලකවත් නැහැ ගෝද....?

පිපාසයක් ආවාම පිපාසයට වතුර බේලා සංයිඳවාගෙන ඉන්නවා.

ආයේ පිපාසයක් අවම මූල ඒවිත කාලයේම සංයිඳවා ගෙන්ත සතුට අහලකවත් නැහැතේ.

බලවත් පිපාසයක් දැන් නියන්නේ. අර සතුට දැන් නැහැතේ.

ඒක ඇතිවෙලා නැතිවුණානේ....! ඒ වගේම බලන්න කනට ඇතුළු ගබිද නිසා සතුවුවුණා ඒවා නියනවා, ගෝකුවුණා ඒවා නියනවා.....

ඒ ගබිදත් එක්ක ගෝකය ඇතිවුණා. ඒ ගබිදත් එක්ක ගෝකය නැතිවුණා.

ඒ ගබිදත් එක්ක සතුට ඇතිවුණා. ඒ ගබිදත් එක්ක සතුට නැතිවුණා.

දැන් නියනවද ඒවා....!

ඇතිවෙලා නැති ව්‍යුතානේ....!

නැසිවිව ඒක නැසුනමනේ

නැසිවිව සතුට නැසුනමනේ

කව්‍යාවන් ඒක භාවුවන්නේ නැහැ ගෝද....?

විවශේ සතුටක් ආයේ එන්න ප්‍රාථමන්.

ඒක අර සතුට හෙවයි....!

.....ස්වාමින් වහන්ස, නැවත ඇලුණෙන් එනවනේ....?

ලීක වෙනම කාරණයක්.

හේතු යෙදුනාමනේ අලුත් එලයක් වෙන්නේ.

අර අතිත හේතුවල සියලුම හේතුත් නැසුණා එලත් නැසුණා.

ඒකයි මම කිවිවේ ගෙදර ඉදුප්‍රවා මොකවත් දැන් නැහැ

දැන් ඉන්නේ ආරාමයේන්....!

ලී මොනවත් නැහැනේ දැන්....!

මෙනෙහි කපුළාත් මතකයට එනවා.

ලී මතකය මිස හිටප්‍රවා නොමෙයි.

ගෙදර හිටප්‍රවා,... කටයුතුවල යෙදුන ඒවා..

ගෙදර අපි පරිහරණය කරප්‍රවා,... දුවසන් ඉවරයි....

ලී කාලෙන් ඉවරයි..., සිද්ධින් ඉවරයි....!

සතුවුවනා ඒවාත් ඉවරයි....!

ගෙකකවුනා ඒවාත් ඉවරයි....!

මක්කොමන් ඉවරයි....!

දැන් ඉන්නේ මෙනහනේ

පැහැදුළු මම මේ කියන ඒවා....?

.....ඡැජැඳුනිය ස්වාමින් වහන්ස....!

දේනාගනයේ අපි මෙහෙම කරමු අරෝහෙම කරමු කියලා හිතනවා...

නමුත් ඒක තුපන්....!

අනාගනය කියන ඒක හැමවිටම තුපන් ඒකක්.

අඟි නොවිච්ච ඒකක්.

අඟි වෙන්නත් පුළුවන්

අඟි නොවෙනත් පුළුවන්

තුපන්....

වර්තමානය....!

අනාගනය කියලාත් එහේ මොකවත් නැහැ....!

දැන් අනාගනයනේ අපිට බරක් කරගෙන තියෙන්නේ

හේතු යෙදුන්න ඕනෑම එල ඇතිවන්න. ඒහෙම තේදු.....?

රිලුග මොහොත් අපට තුස්ම අතුලවයිද නැතිවයිද කියන්වත් අපි දන්නේ නැහැ.

එහෙම ඉදුගෙන අපි අනාගනය ගැන හින මවනවා....

...අනාගනයේ මට මෙහෙමවයි, අරෝහෙමවයි, කියලා

හින හදුලා තියෙන ඒවා මිසක්...

....හේතු යෙදුනාත්නේ ඒවා එහෙම වෙන්නේ....!

ඉතිං මහා බයක් හිනේ දරාගෙන.....

මානසිකව අපි අනාගතය පිළිබඳව ලෝක තදුලා නියෙනවා

එචා අපට අවිනිශ්චිතයි....!

කව්‍යාවන් අනාගතය තුපන්මයි

තුපන් කියන්නේ හටතොගන්....!

අනාගතය කියන්නේ අනාගතය මිස වර්තමානය නොවයි.

කව්‍යාහර වර්තමානයටනේ ඕක එහ්න ඕන්....!

වර්තමානයේ අපි සූදානම් ඉන්නවා නම්

අපිට අනිතය ගැටළුවකුත් නැහැ. අනාගතය ගැටළුවකුත් නැහැ.

වර්තමානයේ අපිට සිතිය නියෙනවා නම් වර්තමානය ගැටළුවකුත් නැහැ.

අන්න ඒකයි උත්තරීතර තුදෙකලට කියන්නේ.

මේ.... මේ.... මොහොතේ අපි තුදෙකලා වෙන්න ඕන් ඕන් සිතුවීල්ලෙන්....!

එළඹ සිට මොහොත ගැන අපි සිතියන් ඉන්න ඕන්.

ඒ සිහියේදී අවධානයෙන් ඉන්න ඕන්. මේ මොහොතද ඇතිවෙනවා නැතිවෙනවා.

දැන් මම මෙවිටර වෙලා කතා කරපුවා දැන් නැහැනේ. දැන් ආයේ අලුතෙන්නේ.

ලේවා අනිතයෙන්ම ඉවරයි. මේ මොහොතේ කතා කරන ඒවා මේ මොහොතේම ඉවරයි.

මේවා අපිට ආයේ නියාගන්න බැහැ.

සූදා හමන කොට වතුර රැඳී වෙනවා

සූදා හමා ගියපසු සූදා හැමුබවට ලකුණු තබා ගියේ නැහැ....!

නැවත සූදා හමනකොට වතුර රැඳී වෙනවා

සූදා හමා ගියට පසු ආයෙන් රැඳී නැතිව ගියා.

සූදා හැමු බවට කිසිම ලකුණක් තබා ගියේ නැහැ....!

ලේ වගේ ඉමුකේ අපිත්.

අනිතය පිළිබඳ ලකුණු නියාගන්නේ නැතිව ඉමුකේ.

සූදා කිවිවේ හේතුව

එළය කිවිවේ රැඳී

හේතුව නැතිවෙනකොට එළයන් නැතිවෙනවා

දැන් ආයෙන් තිබුණා වගේ නේද....?

දැන් මොකවත් නැහැනේ....!

ආයේ මුලටම ආවානේ.

අලත් තැනට අපි ආවා....!

....නමුවෙන එක නියෙන්නේ නැහැ.

ලේ ඒවා දැනෙහින ඒවා,නැගෙනහ ඒවා,පෙනෙන ඒවා,හිනෙන ඒවා,

මේ ඉන්දිය භයටම හමුවෙන ඒවා....

ලේ තුස්ම පාර්න් හටගන්න ලෝකය ඒ තුස්ම පාර්න්ම ඉවරයි.

මේ මොහොතේ අපි මේ ඉන්නේ මේ මොහොතේ තුස්ම පාර්ට පින් සිද්ධවෙන්න.

මේ මොහොත කියන්නේ මේ මොහොතේ තුස්ම පාර්ට ඒවිතය නේද....?

ඊළග මොහොත පීවත් වෙන්න ඕනෑම
 ඊළග නුස්ම පාර ඇතුල් වෙන්න ඕනෑම
 ඇතුල් තොවුනොත් අපිට ඊළග මොහොතක් නැහැ.
 එහෙනම් මේ මොහොතේ නුස්ම පාරය මේ මොහොතට වග කියන්නේ.
 ඊළග මොහොතට ඊළග නුස්ම පාර ඇතුල් වෙන්න ඕනෑම
 මේ මොහොතේ නුස්ම පාරන් ගිනත නැගෙන ඒවා දැනෙන ඒවා පෙනෙන ඒවා
 ඒ නුස්ම පාරන් ප්‍රාග්ධාස වෙනකොට ඒක ඉවරයි....!
 ඒ නුස්ම පාරට නැගුණ ඒවා, දැනුණ ඒවා, විදුලු ඒවා,
 ඒ නුස්ම පාරට අයිති ඒවන්.
 ඒ නුස්ම පාර ප්‍රාග්ධාස වෙනකොට, ඒ නුස්ම පාරේ ඇතුල්වෙනකොට පිටවෙනකොට,
 ඒ නුස්ම පාරන් උගාපාප ඒක ඉවරයි....!
 නැවත ඊළග නුස්ම පාරන් පීවිතය පටන්ගන්න ඕනෑම.
 ඒකයි බුද්‍යාමුදුරාවන් දේශනා කළේ....
 පීවිතය කියලා නියෙන දෙයක් නැහැ. අනාත්මයි....!
 පීවිතය ඇති වෙනවා නැති වෙනවා,
 නියෙන පීවිතය කියලා එකක් නැහැ.
 පීවිතය කියලා යමක් නියෙනවා තොවයි.
 ඒ ඒ තැන පීවිතය ඇති වෙනවා, ඒ ඒ තැන පීවිතය නැතිවෙනවා....!

.....ශ්‍රී කියන්නේ ස්ථාවිත ව්‍යුත්ස මොහොතක ඡාසා ඩිඩ්‍රිය ඇතිවෙනවා නැතිවෙනවා තේ....?

ඔවුන්...මොහොතක් පාසා පීවිතය ඇතිවෙනවා නැතිවෙනවා.
 එනකොට නැතිවෙන පීවිතය තොවයි ඇතිවෙන්නේ
 ආයේ අලුත් පීවිතයක් ඇති වෙන්නේ
 නැතිවූනා පීවිතය නැති වූතාමයි
 ඇයි අපි මැරිවිව ඇතිතය ගන්නේ....?
 ඒක නැසුනා..... නැසුනාමයි....!
 මොකවත් ඉතුරු නැහැ,

නමුත් ඔය අවබෝධය තුළ තොවයි ලෝකයා ඉන්නේ.
 ඒ තිසා අපිට අමාරයි ලෝකයා එකක ඔය අවබෝධය නැතිව පීවිතවෙන්න.
 ඒ අවබෝධය ටිකක් හදාගත්තොත්, වඩා ගත්තොත්, දියුණුකර්ගත්තොත්, ලෝකයාත් එකක අපිට ඉන්න පුත්වන්, ලෝකයාගෙන් සින හානිකර්ගත්තේ නැතුව.

.....ස්ථාවිත ව්‍යුත්ස, සෘජ මතකයන් ඇවශයි තේ ස්ථාවිතයේ පුද්ගලයන් වඩා ගාඳුනාගත්තා....?

මතකය අවශයි....! මතකය තොවයි ගැටුව්ව, මතකයට රැවටීම....!

.....බැංකීම කියන්නේ ස්වාධීන ව්‍යුහය....?

මෙයිරකමෙහි යන කෙනෙක් මගදී දුටුවිට එය සොර්ක් කියලා අපිට දැකගත්ත මතකය උදුවි කරනවා. අපිට එයාගෙන් රෝකන්න මතකය උදුවි කරනවා.

පාලේ යනකාට වාහනවලට හැපෙන්නේ නැතිව යන්න, අපිනෙන් යන්න, මෙහෙන් හැරෙන්න, මතකයන් අපිට උදුවි කරන්න.

මතකය අවශ්‍යයි.

මතකය වරෘද්ධි නැහැ.

මතකය නිවැරදිව පරිහරණය කරන්න නොදුන්න කමයි ගැටුව....!

.....ස්වාධීන ව්‍යුහය එය තැවත් තැඹැදුළු කිහිපා නම්....?

මතක් වෙනකාට මතක්වීමේ කියාවලියට අපි රැවවෙනවා....

....මේ අනිතයමයි මතක් වෙන්නේ කියලා.

අනිතය මතක් වෙනවා නොවේයි, අනිතය මැරුණාමයි....!

.....ඩිනේ තියෙන ත්‍රිකකට බැංකෙන් නොදු ස්වාධීන ව්‍යුහය....?

ඩිනේ රඳවගත්ත නොදුවත් අනිතය කරගත්ත නවා.

.....ඩි ලොජානේ අනීතයට ගිහින් තැවත් ත්‍රිඵා නොදු ස්වාධීන ව්‍යුහය....?

දුෂ්කිතයට යන්න බැහැ.

අනිතයට ගියා නොවේයි.

අනිතය වාගේ ඒකකට රැවවෙනවා. අනිතය ඉවරුයිනේ.

.....අනීතයේ ඩි ලොජානේ ඇගත්ත සටහනට බැංකෙන් කිවිලාන නිවැඩුදු ස්වාධීන ව්‍යුහය....?

ඩි ලොජානේ දාගත්තා නොවේයි.

ඒක ඉවරුමයි. ඉවරු බව දැක්කේ නැහැ.

ඒ නිසා ඒක ඒකම කියලා මනසේ පහළ වන ණයාට රැවවෙනවා....!

පෙරහැර බලුලා ගෙවුවලට ගියාම නින්ද යනකත් ආයේ පෙරහැර පෙනවා නේද....?

පෙරහැර ගිහිල්ලා ඉවරුයි. ගස්වල බැඳුලා අම් එහෙම.

බලපු අයගේ ඩිනේ, තව නරඹනවා....! තව නරඹනවා....!

ඉවරු ව්‍යුහ ඒක ඉවරු බව දැකින්න....!

අයයි අපි ඒක ගන්නේ....?

ඉවරු ව්‍යුහ එක ඉවරු බව දැකිනවා. දන්නවා....

අපිට මතක්වීම ඕනෑ.....!

මතක් වෙනකාට ඒ මතක් වීමෙන් ප්‍රයෝගනයක් ගන්න ඕනෑ.

සේමාපය තේරුම් ගන්න අපිට දැනුමක් ඕනෑම.

නමුත් එහෙම කියලු අපි අතිතය තැවීන්ම වර්තමානය දිනා බලන්න
මහන්සි ගන්නේ නැහැ.

අතිතය කියන්නේ අපිට අත්දැකීම් දෙන එකක්.

ලී අත්දැකීම් වලින් අපි ව්‍යෝගාත්‍ය රීට වඩා නොදුන් සකසා ගන්නවා.

....කෙහෙකට පුළුවන් හැදෙන්න....!

අතිතයේ ගත්ත පාඩම් වලින් නැවත අතිතයට යටත් නොවන්න හැදෙන්න පුළුවන්.

හම කෙහෙක්ම අතිතයේ වෙවිව වරුද්ධී ගැන පසුනාවේලි වෙලා තමයි ඊළුග තැනා
හදාගන්නේ. එක්කා එයාට ක්වුරු හරි කියලු දෙන්න ඕනෑම. කියලා දීලා ඒක අහන්නේ
නැගන්ම පාඩම් විදාලා හරි ඊළුගට එයාට හැදෙන්න වෙනවා නේද....?

අතිතය විසින් ඒ උදවු අපිට කරනවා ...වරුදී හදාගන්න.නේද....?

නමුත් එහෙම කියලා අතිතය අනුමත කරන්නේ නැහැ.

අතිතයට පත් දෙන්නේ නැහැ....!

එක ආපසු ඕන වෙන්නේ නැහැ....!

.....අතිතයට එන දැන්නේ නැංශ කියන්නේ ස්ථාවින් ව්‍යෙන්ස....?

උීතිතය මව.... මවා.... ඒකට රුවටෙන්නේ නැහැ.

නැති එකකට අපි රුවටෙන්නේ නැහැ.

.....ස්ථාවින් ව්‍යෙන්ස, බල ව්‍යෙන්සේ තැවත්තුව තෙදු තෘප්තාව සමඟ දැන්නෙක ඉත්තන්වා කියලු..!

දින්තරිතර නුදුකළාව කියන්නේ,

අතිත ස්කන්ධ අතිතයෙන්ම නැසුන බවන්

මේ මොහොනේ නටුගන්නා ස්කන්ධ

මේ මොහොනේ නැසුන බවත් දැකිනවා නම....

එතන උත්තරිතර නුදුකළාව අතෙ.

.....ඡ් කියන්නේ ස්ථාවින් ව්‍යෙන්ස....!

ස්කන්ධ කියන්නේ නාම රුප දැකනේ. තින කය දැකනේ.

අතිත ස්කන්ධ අතිතයේ නැසුනබව දැක්කේ නැගන්ම.....

....මම කියලානේ පිළිගන්නේ.

....නේද....?

....මම කියලානේ පිළිගන්නේ....!

කොට්ටිවර නුදුකළාව ගිටියත්

මමයි මගේ දේවල් එක්කනේ වාසය කරන්නේ.

අතිනයේ බැඳුන ඒවා....

අතිනයේ රෝමුවූ ඒවා

අතිනයේ මුලවුත්‍රූ ඒවා

අතිනයේ තරහාවත්‍රූ ඒවා

ඔක්කොම පොදිබැඳුගෙන මතසේ උදුවගෙන

එයා නුදුකළව තනියම වාසය කළට බැහැනේ....!

අතුළුන් නුදුකළ නැහැනේ....!

එයා නිතරම අනාගතය අපේක්ෂා කරනවා.

මට මෙහෙම වෙනවා නම් තොදුසි.

මට මෙහෙම මෙහෙම ඉන්න නියෙනවා නම් තොදුසි.

අතිනයේ රස විදුළුවා නියෙනවා.

ඒවා දැන් මෙහෙහි කරලා ආයත් විදිනවා.නේද....?

ඉතින් එයා වාසය කරන්නේ තැම්තාවත් එක්ක....!

ඒකයි දෙන්නෙක් ඉන්නවා කිවිවේ....!

.....ස්වාධී ව්‍යුත්ස, මථ අතිනය ගතින් නැතිව අතිනය යමනක කාලා ඉත්තකාව වා ඉදිරියට එන් කෙශෙකු අතිනය යමනක වෛලා නැහා. එයා ඉත්තන් අතිනයේ. එකෙන මථ බලුපෑවක් වෙනවා නම් මථ කොළඹවද එකෙන් එළඹන්නේ....?

මිත දකින්න ඕනෑම එයා ඉන්නේ මෝඩකමක කියලා.

එයා ඉන්නේ මුලාවක කියලා දකින්න ඕනෑම.

.....ස්වාධී ව්‍යුත්ස, ඇස්වි එයාගත් බලුපෑවක් එළුල වෙනවා නම් කොළඹවද එහා ගැඹාගෙන ඉත්තන්....?

හින හදාගෙන ඉන්නවා කියන එකෙන් අදහස් කරන්නේ

මා තුළ තොද පරික්ෂාවක්, තොද ඉවසීමක්,

තොද අධිශ්චිතයක්, මා තුළ ගෙවනගලා නියෙනවා නම්....!

මොනම හේතුවකටවත් මේ හිත නරක්කර ගන්නේ නැහැ,.....

මොනම හේතුවකටවත් මේ හිත සැලන්න ඉඩනියන්නේ නැහැ,.....

පිඩා කරන්නේ නැහැ කියලා තොද අධිශ්චිතයකින් ඉන්න වෙනවා, මේ ගමන යන්න.

.....ස්වාධී ව්‍යුත්ස, බලාපොරොත්තු නැති කාගුත්තා නම් ගරු තේද....?

බලාපොරාත්තු කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද....?

මට මෙයා බනිසි

මට මෙයා ලුය් කියයි,

මාව මෙයා රටටයි,

මුලා කරයි කියලා ලේක් තොයක් දෙනා අපිට ඒවා කරන්න එනවා කියන්නක්.

අපි, බලාපොරාත්තු නැහැ.....

අපි බලාපොරාත්තු නැහැ කාගේවත් ප්‍රජාසා....!

.....පුයංසා බලාපොරොත්තු නැහැ. ලාභ ක්ෂේත්‍ර බලාපොරොත්තු නැහැ තේරු ස්ථාවිත
ව්‍යතිස්....?

මිච් පුඟංසා බලාපොරොත්තු නැහැ.

ලාභ ක්ෂේත්‍ර බලාපොරොත්තු නැහැ....

මා නිවැරදි නම් එය පුමානාවත්.

මගේ හිලේ සතුට මට අභි....!

මට අන්‍යයන්ගේ සතුටක් අවශ්‍ය නැහැ....!

ඒක මහ බොලදුයිනේ. අන්‍යයන් මා සතුට කරයි,

මුවන්ගෙන් මා යැපෙන්න ඉන්හවා නම් ඒක බොලද නැද්ද....?

මගේ සතුට මා ලග තියෙනවා නම් මට අභි....!

අනුත් මාගේ සතුට නැති කරන්න උපතුම යොදුයි.

ලබ්කේ නිතරම උපතුම යොදුන්න උත්සා කරනවා....! ...නේද....?

නමුත් මගේ සතුට මම නැති කරගන්නේ නැහැ....!

මම ඔවුන්ගේ පුඟංසාවක් බලාපොරොත්තු නැහැ.

මම ඔවුන්ගේ තින්දුවක් බලාපොරොත්තු නැහැ.

මා එහන ඉන්න මහන්සී ගන්න ඕනෑම.

හිත අවශ්‍යසන්න නොයෙක්ද කරයි.

මම සූදානම්න ඉන්න ඕනෑම ඒකට කළබල නොවෙන්න....!

.....ස්ථාවිත ව්‍යතිස්, ඩිකට පුහුණුවක තියෙන්න ඕනෑම තේරු?

මිච්... ඒකට පුහුණුවක් අවශ්‍යයි....!

.....ස්ථාවිත ව්‍යතිස්, ඇපිට මෙක ඇදුම්ක වින්දු තේරු?

දේශපාලක් විතරයි.

බුදුහමුදුරුවන්ගේ ධර්මය කියන එකක් පමණක්ම නොව, කරන එකක්.

රීලුගට ප්‍රායෝගික පිවිතයට එක්කර ගන්න එකක්.

.....දැව්සකින් දෙකකින් බාසයකින් පුත්‍රීල ලුබන්න ඒහැ. කාලයක්.... කාලයක්.... විතින් ඕනෑම
තේරු ස්ථාවිත ව්‍යතිස්?

ලිගෙම පුළුවන්. නැබැයි සසර පුරුද්දක් අභි කෙනෙක් නම්....!

සසර පුරුදු නැහැ කියන්න බැහැ. අපිට සසර පුරුදු තියෙනවා.

එහෙම නැත්තේ අපි මෙහෙම භමුවන්නේ නැහැ.

අපිට හේතුවන්ත කමක් තියෙන තිසයි අපි මේ බවා අහන්න එකතු වෙන්නේ.

ශේ නිසා හේතුවක් නියෙනවා. ඒක දැන් වැඩිලා නියෙනවා,

මේ පිටිගේ රෝඩුබොර්ප් වලින්. ඒක හෙමිට පරිස්සෙමෙන් ගෙන්න ඕනෑම....!

අපි පූග ඉවසීම, කරුණාව, මෙමතිය, අටලෝ දහමට කම්පා නොවුණ
නොසැලෙන ගති, පුහුණුවුනු ඒවා නියෙනවා.

ඒවා හෙමිට ගන්න ඕනෑම....!

කළබල කරගන්නේ නැතිව.

ඒක වැඩිලා මදිනම් මේ පිටිගේ ආයෙන් ඒක අලත් කරගන්න ඕනෑම....!

පුහුණු කරගන්න ඕනෑම....!

මම මොනම දේකටවන් කිපෙන්නේ නැහැ.

මුවන් මගේ හිත වෙනස් කරවන්න හඳුවී.

මුවන් මගේ හිත තරහා කරන්න හඳුවී.

මට පිඩා කරන්න හදයි.

මට ඒ පිඩා අවශ්‍ය නැහැ.

පුරුංසා ඕනෑම නැහැ.

මට ඔවුන්ගේ ආදරය ඕනෑම නැහැ.

ආදරය බෙන්න බලාපොරොත්තු වුණෙන්නේ අපිට වෙනස නියෙන්නේ.

මම ආදරය බලාපොරොත්තු වෙන්නේ නැහැ.

මට ආදරය කරයි.

....මා ලුග ගුණ ධ්‍රීම්යක් නියෙනවා නම්, මට ආදරය කරයි.

මට කාගේවන් ආදරය කියෙන වික බලෙන් ලබාගන්න බැහැ.

මට ඔවුන්ගේ ආදරයක් අවශ්‍ය නැහැ.

මගේ හිත පිරිසිදු නම මට ඒ සියල්ලටම වඩා ගක්නියක්.

මගේ හිත පිරිසිදු නම, මම කාටවන් විරෘදි කරලා නැත්නම්,

මම වර්දක් කරන්නෙන් නැත්නම් මගේ හිත පිරිසිදුය....!

මුවන් මගේ හිත අපිරිසිදු කරන්න හිංසා පිඩා කොපමතා කළත්

මම කළබල වෙන්නේ නැහැ.

ශේ ඔවුන් ඔවුන්ටම කරගන්නා අකුසක්.

මුවන් ඔවුන්ටම පිඩා කරගන්නවා.

මුවන්ම පිඩා විදිනවා.

මගේ හිත වෙනස් කරන්න බැහැ කාටවන්.

එහෙම හිතලා මම ඒක පුහුණු කරන්න ඕනෑම....!

අධිජ්ධානයන් හදන්න ඕනෑම.

ඒක කාලයක් වඩන්න ඕනෑම.

දුක්ෂාම කඩුලිල්පියකුගේ පුතෙකට කඩුලිල්පිය ඉගෙන ගන්න අවශ්‍ය වුණා. පියා මිය ගිහින්. ප්‍රතාට ඉගෙන ගන්න බැරි වුතු නිසා ඒ රටේ උපගට දුක්ෂාම කඩු ගිල්පිය උගෙන්වන ගුරුතුමා ලැගට ගියා ඉගෙන ගන්න.

....."මම ආවේ කඩුලිල්පිය ඉගෙන ගන්න "

"මට බැරද කඩුලිල්පිය සහියකින් ඉගෙන ගන්න "කියලා ඇහුවා.

"මාසයක් ඉන්න " ගුරුතුමා කියනවා

"අපෝ....! එවිවරක්ල් ඉන්න බැහැ "

"එහෙනම් මාස තුනක් ඉන්න " ගුරුතුමා කියනවා

"එහෙම කොහොත්ම බැහැ "

"අවුරුදු පහත් ඉන්න " ගුරුතුමා කියනවා.

කියන කියන එකට ගුරුවරයා කියන්නේ නවකල් දික්කරලා.

ගෝලයට හිතුනු මෙක හරයන වැඩික් නොවෙයි.

ගුරුතුමා උගෙන්නා ඇති කියන කාලයක් ඉන්න ඕනෑම....!

නැත්නම් මට මෙක ඉගෙන ගන්න ලැබෙන්නේ නැහැ කියලා ඉවසීමෙන් හිටිය.

ගුරුවරයා මුලින්ම දුපු නීතිය තමයි කඩුවක් බලන්නත් අල්ලන්නත් නහනම්.

ඉතින් මෙයා ගුරු නිවස අස්සකරනවා, භාල් ගරනවා, උයනවාලු. මෙහෙම කළක් යනකාට දුවසක් උයලයා ඉන්න විට ගුරුවරයා නැංගිලා ඉදාලා ලි කඩුවකින් භයියෙන් පිටිට පහරක් ගැනුවලු.

ඇයයි මට මේ ගහන්නේ....! මම වර්දන් කරලා නැහැ.ලික අමතක වෙනබව දැනෙනකාට නැවතත් ගුරුවරයා පහර දුන්නාලු. කිපවතාවක්ම නොපෙනෙන්න පහර දුන්නාලු. ඇයයි මට මෙහෙම ගහන්නේ....! වර්දන් නැහැනේ මට මොනවා හරි උගන්වන්න තමයි මේ හැඳුන්නේ. ආයේ නම් මේ පහර කින්නේ නැහැ. එට පස්සේ ගුරුවරයා කොමමතා පහර ගහන්න හැදුවන් ගෝලය ඒ පහර වලක්වා ගන්නවා.

.....ඇයයි ඒ....?

කුමන මොනොතක හෝ පහර වදිවිද කියලා සූදානමක් නිවුණා. ...නේද....?

පසුව ඔහු රටේ දුක්ෂාම කඩු ගිල්පියා බවට පත්වුණා.

දක්ෂ කඩු ගිල්පිය කියන්න, කඩුව අරගෙන අනුත්ව කපන එක නොවෙයි. එන පහර වලක්වා ගන්න එක නේද....?

එන පහරින් නොකැපී ඉන්න එකයි පෙර සූදානම....!

ලික පුහුණු වෙන්න අවශ්‍යයින්, දුක්ෂයක් නම්.ලික පුහුණුවන් අර පහරවල් වැදිලා වැදිලා එන පහර වලක්වන සූදානම විමෙන්....!

අපිටත් දැන් ඕනෑම තරම් පහරවල් වැදිලා වැදිලා නියෙනවන්.

බැහුම් අභා නින්දා අපහාස බලව වින්න පිඩිවිදාල නියෙනවන්.

මේ ඔක්කාම ලැබුණු කඩු පහරවල් නේද....?

දැන් මට පෙර සූදානමක් නියෙනවා නම්, මොනම හේතුවක් නිසාවත් ආයනාම් මම මේ තින පිඩි කරගන්නේ නැහැ කියලා.

මෙල්කයේ අනිත් අය මට හඳුන්න බැහැ....!

මම නිවැරදි තැන ඉත්තෙවා....!

මම කාටවත් කරදුර කරන්නේ තැහැ.

මම කාගේවත් ආදුරයක් විනෝන් තැහැ.

යමෙකුගේ ගුණ ධර්මයක් නියෙනවා නම් මෙළ්කයා එයට ගරු කරයි. එහෙම තේද....?

මම කාගේවත් ගෞරවය බලාපොරාත්තු තැහැ....!

යමක් බලාපොරාත්තු වෙන්න වෙන්න එය පලා යනවා....

බලාපොරාත්තු නොවනකාට ඒක ලැබෙනවා.

කාගේවත් කිසිවක් බලාපොරාත්තු නොවන්නකෝ... ඒක ලැබෙනවා....!

යමක් බලාපොරාත්තු වෙන්න වෙන්න එය නොලැබෙනවා. අසත්වෙනවා.

ඒක සත්‍ය දෙයක්.එනහට ගෞරවය හිමියි....!

බලාපොරාත්තු නැති තැනට ගෞරවය හිමියි.

ස්වභාධීමයෙන් එනහට ගෞරවය ලැබෙනවා....

.....ඒ නිසා අපි මේ ආව ගමන වෙනස් කරන්න වෙනවා.

ආව ව්දිය වෙනස් කරන්න වෙනවා.

පිටිනයේ වෙනස් විනෝන් නම්,

අපි නිනපු ව්දියේ අඩුවාඩු නියෙනවා කියලා මුලින්ම තේරුම ගන්න....!

අපි පිඩාකර පිටිනයේ ගතකරනවා නම්,

අපි ගතකරන පිටිනයේ, මොනවා හරි, කොතනක හරි අඩුවක් නියෙනවා....!

අපිට සතුටක් නැත්නම් පිටිනයේ කොතනක හරි අඩුවක් නියෙනවා.
ඉස්සෙල්ලා ඒ අඩුව තේරුම ගන්න.

ඒ නිසා අනිවාර්යන් මා වෙනස් විය යුතුමයි....!

වෙනස් නොව මේ නිත වෙනස් කරගන්න බැහැ....!

මා වෙනස් විය යුතුයි. මම නිනහු තුමයේ වර්දක් නියෙනවා.

ඒ නිනහු කුමයේ කොතැනු වර්ද කියලා තොරා ගන්න. තොරාගෙන ඒක වෙනස් කරන්න.

කිසිවක් බලාපොරාත්තු නොවන්න....!

එනකාට ඒ බලාපොරාත්තු වූද් ලැබෙනවා....!

අන්‍ය ආගම්වල නියන්නේ ඉල්ලන්න එවිට ලැබෙයි කියලා.

මුද්‍රානම් නියන්නේ නොමුළන්න එවිට ලැබෙයි.

හාමුදුරුවරුන්ට කියන්නේ එහෙමතේ.

අපි කිසිම දෙයක් නොමුළනවාට එය ලැබෙනවා.

මුළුන්න හදන ඒවායෙන් අපට පිඩාවෙනවා. කරදුර අතිවෙනවා.

මුළුන්න හදන්න හදන්න අපින් අවලක්ෂණ වෙනවා.

හාමුදුරුවන්ගේ ලග නියන ගුණධීමන් නාගෙට අඩුවෙනවා. එහෙම තේද....?

එය නොමුළනකාට අපුදුවට ලැබෙනවා.

හික්ෂන් වහන්සේ කෙනෙක් ඩියන්නේ,

කොහොමවත් බලාපොරුත්තු නොවිය යුතු කෙනෙක්නේ.

ලොඹික මොනවා හරි දැයක් බලාපොරුත්තු වෙනවා නම් ඒ හික්ෂන් වහන්සේ එග භාවනාවක් නැහැතේ. හික්ෂන් වහන්සේ කෙනෙක් ඩියන්නේ හිතට ආකාවල් හරි බලාපොරුත්තු හරි ඇති වෙනකාට ඒවා අත්හරිත්ත සූදානම් වෙනකෙනා.

ලොඩ් පිළිවත් පුරුන හික්ෂන් වහන්සේ කෙනෙක් නම්

විවිධ දේශීල් පිළිබඳ බැඳුලා

අරක නැහැ, මේක නැහැ, කියුලා හිතට අඩුවක් විනකාට,

ශේෂෙන් අඩුව භූගැන්න උත්සාහා ගන්න ඕනෑ.....!

ශේෂෙ දේශීල්, නාත්ච් මිලදී ගන්න ඒක නොවෙයි.

ශේෂෙ ගිගියන්තේ වැඩියේන්....!

ඒක ලොඹික කටයුතුවල ඉන්න අයගේ වැඩියේ තේදු....?

හික්ෂන් වහන්සේ ඒ ගැන අඩුවක් හිතට එනකාට ඒක නොවෙයි භදුන්න ඕනෑ.

හිලේ නියෙන අඩුවයි භදාගන්නේ....!

ගිගියන් නම් කරන්නේ ඉක්මනට කයේකට ගියා ගත්තා.තේදු....?

අරගෙන ...අං දැන් හරි කියුලා නිතුවා.

නමුත් හික්ෂන් වහන්සේ කෙනෙකුට සනුට නියෙන්නේ එනන නොවෙයි....!

හික්ෂන් වහන්සේ කෙනෙකුට සැබැස සනුට නියෙන්නේ කොනැනද....?

ශේකට නියෙන බලාපොරුත්තුව අත්හරපු තැන....!

ශේක හික්ෂන් ගිනි කියුලා දෙකක් නැහැ.

යට්ටුවෝ....! සත්‍යය....!

බලාපොරුත්තු අත්හරින තැන වෙහෙස නැහැ....! මොනවත් වෙහෙසක් නැහැ.

නිවහ කියන්නේ ඒකේ උපරිම තැන.

සියලු බලාපොරුත්තු අත්හරිම....!

ඒකට ඉතින් උසස් යුතුනායක් ඕනෑ.

නමුත් ඒ යුතුනාය තමයි ටික වික වඩා ගන්න ඕනෑ.

කිසිවක් බලාපොරුත්තු නොවෙන තැන තමයි මොකුම සහනය නියෙන්නේ.

බලාපොරුත්තු නිවුත්‍යාන් දැකමයි.

ශේෂු නිසා ලෝකේ සැම සන්වයෙකුටම මෙමත් කරන්න....!

එතකාට අපේ හිත නැදෙනවා.

ශේක අපිට ආභිර්වාදැයක් වෙනවා....!

එතකාට ඔවුන්ට අපි කෙරෙහි අනුකම්පා ඇති වෙනවා....!

මම ලෝකට මෙමත් කරනවානම් එකාගේ සින මට වෙනස් කරන්න පුළුවන්.

මග තරඟාකාර්යාගේ සින මට වෙනස් කරන්න පුළුවන්.

මම හදවතින්ම ඔවුන්ට අනුකම්පා කරනවා....!

මම හදවතින්ම ඔවුන්ට සූඛපතනවා....!

හැබැයි බොරුවට නොවෙයි.

එතකාට ඒක ඔවුන්ට දැනෙනවා .

.....ස්වාමින් වහන්සේ, බල වහන්සේ පැටවුවන් විජිත බලාපොරොත්තු නිසා ඇතිවන ගැවීවූලදී කුතා විද්‍යායලු පුරුෂීයා වෙතිනේ?

ශේ කියන්නේ....?

.....බල වහන්සේ පැටවු ආකාරය බලාපොරොත්තු අන්තර්ගත් වට්නාකම ඇවිට පැහැදිලියි සැන්සිල කියලා. මෙතනැදි ඇස් ඩිනියයේ විජිත අඩමුණු, වැඩ කටයුතු වැනි දේවල තියෙන්වනේ....?

ඩිවි නියෙනවා. ඒකේ සීමාවක් නියෙනවා....!

එනනදි යුතුකම් වගකීම්වල උපාදානය නැතිව, බලාපොරොත්තු මත පීවත්වය යුතුයි.

ෂ්‍රාපාදානය නැතිව කියන්නේ මොකක්ද, අන්තර්ගත යන්නේ නැහැ.

දුක්චිව ගන්නේ නැහැ.

.....අන්තර්යට යතිනේ නැඟැ කියන්නේ ස්වාමින් වහන්ස?

ශේක වෙන්නම ඕහෝ කියලා ගන්නේ නැහැ.

ගිහිපිටිනය ගතකර්න අයට බලාපොරොත්තු ඕහෝ පීවත්වෙන්න.

නමුත් ඒකම.....ශේකම.....වෙන්නම ඕහෝ කියලා ගන්නේ නැහැ.....

ශේකම විය යුතුමයි කියලා ගන්නේ නැහැ....!

හොටවත්නත් පුලුවන්....!

නමුත්, එහෙම කියලා අධිෂ්ථානය අත්හරින්නේ නැහැ.

නමන්ට ගෙයක් හදන්න අධිෂ්ථානය නියෙනවා නම් ගෙයක් හදනවා. ගෙයක් ඕනෑතේ.

බලාපොරොත්තු නැතිව ගෙයක් හදන්න බැහැනේ.

බලාපොරොත්තුවක් ඕහෝ ගෙයක් හදන්න. ගේ හදනවා. බලාපොරොත්තු නිසා නමයි ගේ හදන්නේ.

ශේ සම්මත කටයුතුවල එහෙම යෙදුනවා.

නමුත් ඒකට බාධා එළුල්වෙනවිට අපි දුක්චිව අරගෙන නියෙනවා නම්, මහා පීඩාවක් වෙනවා නේද....?

මෙම මූදල අඩුවෙනකාට, අගහිගෙකම් ඇතිවෙනකාට, අපිට ඒක පීඩාවක් වෙනවා.

අපි ඒක පීඩාවක් වෙනතැනට දියුණුකර ගන්නේ නැහැ.

නැහැ කියලා අධිෂ්ථානය් හරි හම්බිකර්භන යන්නේ නැහැ. ඒක අන්තර්ගක්.

අඩු පාඩුවක් ව්‍යෙනාන් ඊළගට අවශ්‍ය කටයුතු සඳහා ඉවසිමෙන් කළ යුතුයි.

විකක් ඉදාලා රැකිරීමා ආදියෙන් මහන්සිවෙලා සභාවින් සොයා ගන්න ඕහෝ.

එහෙම නැතිව ඒකට දුක්චිව පීඩාවක් වෙනතැනට දියුණුකර ගන්නේ නැහැ.

ශේකට දුක්චිව යටින් නැහැ....!

ගිහි පීවත්යේ හරි, මොහ පීවත්යේ හරි, මිවා මොනවා කළන්

මිවා අන්තරින දේවල්.....නේද....?

මෙම ඉන්නකම්නේ....! රික දුවසකටනේ....!

ඩිනේ සතුටක් නැහ්නම් ඔය මොනදේ කළන් වැඩික් නැහැ....!

සහව නියෙන්ගේ ගෙවුලුවලවන් යාන වාහනවලට වස්නුවලවන් නොවයි.

එචා අපිට ඒ වෙළාවට නාවකාලික සහනයක් දෙනවා. එවිවරයි.

ඒචා වැඩිවෙන්න වැඩිවෙන්න නිනේ වෙහෙස වැඩිවෙනවා. කාරණා වැඩිවෙනවා.

දේමය දැන්නා ගිණිය වුණත් අවශ්‍යම රික ගන්නවා මිසක්,

සිමාව ඉක්මවා තත්තාවට යටත්වෙන්නේ නැහැ.

.....**උගිජිතිය සාත්වක කරගෙන ආධ්‍යාත්මික ඒවිනයට යත්තන ඇටව මේචා ඇඟුහයි තේද ස්ථාවිත ව්‍යුත්සු?**

අීවශේයි....! නමුත් මැදුම පිළිවෙනකට අනුව. අන්තයකට යන්නේ නැතිව.

මෙකුද මේවා අරගෙන කිවදාවන් මේ නිත පිරිමහන්න බැහැ....!

ලොකික ආකාවලින් කොපමතු සම්පූර්ණ කළන් මේ නිත සැකීමකට පත්වෙන්නේ නැති බව,යන තීරුණය අපි ලුග නියෙන්න ඕනෑම.

වෙහෙම දුනගෙන අපි අර කරයුතුවල යෙදෙන්න ඕනෑම. රටට ගන්නේ නැතිව....!

.....**ස්ථාවිත ව්‍යුත්සු, ත්‍රේවා පර්ශ්වතිය කිරීමට කිසිම තෘහාවක නැභා තේද....?**

බහනමක් නැති එකම තමයි මෙනහා නිබෙන ගැටුවුව. නහනම නැති හින්දා තමයි සිමාව පැනවා යන්නේ.

.....**ස්ථාවිත ව්‍යුත්සු, ස්ථාවක් ඇතිව ත්‍රේවා පර්ශ්වතිය කළ යුතුයි තේද....?**

සිමාවක් නැහැ ඒවායේ....!

දහමක් අවබෝධයක් නැර්නම් සිමාවක් කියලා එකක් මතන නැහැ.

සිමාව අනන කියලා හිනාගෙන ඉන්නවා.

එතනට යනකොට සිමාව තව රිකක් එහාට ගිනිල්ලා.

මිරගුව වගේ....! ඕක් සිමාවක් නැහැ....!

අපි මැරදනවා....!

මැරදනකාට තරඟා කුළුද වෙටර හින්වල පුරුවාගෙන මැරදන්න ඕනෑම නැහැ. අපුරු මුහුණයක් වෙළා ඉපදිලා වෙටර කුළුද අති කරගෙන යක්ෂ පෙළත කුම්හාත්වයෙන් වෙන්න අවශ්‍ය නැහැ. අපේ හින්වල ඇති තරඟා, කුළුද, වෙටර, හිනෙන් අභක්කරගන්න ඕනෑම. නැර්නම් ත්‍රේවා මේ පිවිතයෙන් ඉවිරවෙන්නේ නැහැ,

රිලුග... රිලුග... පිවිතවලටන් යනවා.

එ යන්නේ නිකං නොවයි. නිබුවට වඩා මානසිකත්වයෙන් වැටිලා....!

දැන්නෙම නැහැ මුහුණය පිවිතයන් අතහැරදනවා....!

තරඟාවෙන් කුළුදයෙන් මියගිය අයන් නයි පොලොංග වෙහෙම කියන්නේ....!

එ මුහුණයන්වයෙන් ගෙයුතු ප්‍රයෝගන් ගන්නේ නැහැ.

මුහුණය කුම්යට හිතුවේ නැහැ.

පහත් කුමයකට හිතුවාම වෙන්නේ මොකක්ද....?

පහත්වෙළා උත්පත්තිය ලබනවා....!

....ස්ථාවිත වහන්ස, එශේම සිනීම යනු තමන් විසින් තමන්ට කරගත්තා දැඩුවතක තෙයු....?

ඕවි තමන් තමන්ටම කරගත්තා වරදක්. තමන්ම ඒක් විපාක විදිනවා....!

නිතරම බලාපොරාත්තු ඕනාවට වඩා ගත්ත එපා.....!

අනුන්ගේ ආදරය බලාපොරාත්තු වෙන්න එපා.....!

මට ආදරය ලබන්න සුදුසුකම් නිබේ නම් මට ඒවා ලැබේයි.

මා ලෝකට ආදරය කරනවා නම් මට ආදරය ලැබේයි.

මම ලෝකට ආදරය කරන්න ඕනෑ.

අපට වරදිලා එන පාරවල් වැඩිනිට අය අන්දැකීම් ඇති අය ගොනවන්තයින් අපට කියලා දෙනකාට අප නිහතමානිව ඒක පිළිගත්ත ඕනෑ. මෙන මගේ අඩුවක් නියෙනවා කියලා නිහතමානිව පිළිගත්තවා. එනකාට එකාට හැදෙන්න ප්‍රත්වන්. වරදක් පෙන්නා ඒක නිධානයක් පෙන්වා දෙනවා කියලා සලකන්න කියලා බුද්‍යාමුදුරුවේ ව්‍යුරුලා නියෙනවායේ.

මට තනියම හොයාගත්ත බැර එකක් මට පෙන්වලා දුන්නා. මට අවුරුදු ගණනකින් සොයාගත්ත නිබෙන එකක්, මට දැන් කළයාතා මිතු අසුරුදුන් ලබුතා.

නැත්තාම ඒ පිඩාව අවුරුදු ගණනක් විදින්න වෙනවායේ.....!

අද හදාගත්තේ නැත්තම් තේදු...? අදු හදාගත්ත ඕනෑ....!

මම කාටවත් වෙටර කරන්නේ නැහැ.

මම කාටවත් තුළු කරන්නේ නැහැ.

මම ක්වුරුවත්ම පාලනය කරන්න යන්නේ නැහැ.

අනුන් පාලනය කරන්නයාම තරහා තුළු තුළු ඇතිවිමේ සිද්ධියකි කියලා බුද්‍යාමුදුරුවේ ව්‍යුරුලා නියෙනවා.

ලෝකය පාලනය කරන්න යාම තරහා, තුළු ඇතිවිමට තෙනුවකි.

මෙක සම්මතයක්...!

මගේ අම්මා, මගේ තාත්තා, මගේ ස්වාමියා, මගේ දරුවෙ, මගේ හාර්යාව, කියන ඒවා මේ ව්‍යවාහාරික ලෝකයේ සම්මතයක්. මගේ කියන එක මගේම නොවෙයි.

මගේ කරගත්තාම තමයි විපාක....!!! සම්මතයට අප ඒවා කටා කරනවා. නමුත්, බුද්‍යාමුදුරුවේ ව්‍යුරුල් තමාට තමාට තමාට නැති කළුහි ප්‍රත්‍යායෝ කොයින්ද, ධනය කොයින්ද....?

අන්දේවල් තබා තමාට තමාට අයිති නැහැ.

එහෙම එකක් මේ ලෝකය....!!

ඇයි තමාට තමාට අයිති නැත්තේ...?

තමා කියලා නිතාගෙන ඉන්න මේ සින කය දෙකම අයිති තේතු එල දහමට. මේ ලෝකයේ නියෙන දුව්‍යන්ගෙන් මේ කය හැදෙන්නේ. ප්‍රලයෙන් වාතයෙන් ආහාර ආදිය ප්‍රත්‍යාවලා මේ කය නැදෙන්නේ.

....අපේ හිත පහළ වෙන්නේ....

ඒන් ඒ වගේ....!

ඒන් ආහාරවල භූස්මවල ගක්ති අසුරුදුන් මනයේ නිබෙන අන්දැකීම් සිහිය නැගිලා සිනක් පහළ වෙනකාට තමයි මනක් වෙනවා කියන්නේ.

කිසිවෙක් කිසිවෙකුට අයිතිකරගන්න බැහැ....!

මූලුවන් ඔහුට අයිතිකරගන්න බැහැ....!!

අන්කෙනෙක් තබා තමාට තමාට අයිති කරගන්න බැහැ. තමාට තමාට අයිති නැත්තම් කොහොමද අපි තවකෙනෙක් අයිති කරගන්නේ. මේ ගේරුය තමන්ට අයිති නම් මේ ගේරුය මහඟ වෙන්න එපා කිවිවට මහඟ නොවී තියෙයිද....?

විහෙනම් මහඟනොවී තියෙයින් තමාට අයිති නම්....!!

....ස්වාමි බ්‍රහ්ම, ඇය යකුලැටි දේශීය සිද්ධිවෙනුයේ....?

මුළු අපි අකමතිදේමයි සිද්ධ වෙන්නේ....! මාව පාලනය කරන්න මට අයිති නැහැ. සවිවක වාද කරපු තෙන තියෙන්නේ මේ ගේරුය මට අයිතියි කියලා.

" මේක මට අයිතියි. ඔබ වහන්සේ කිවිවට මම පිළිගන්නේ නැහැ "

....මුදහාමුදරුවේ අහනවා..... සවිවක මේ රටේ රෝපුරුවන්ට මේ රට අයිතිද...?

විහෙමයි ස්වාමිනි....!

මේ රටේ සොරකම් කරන අය, මංපහරන අය, මිනිමරණ අය ගෙනාවම රෝපුරුවන් ඔවුන්ට එක එක දුඩුවම් දෙනවා. කස පහර දෙන්න කියනවා, දෙනිස් ව්‍යුය දෙන්න කියනවා, මරණ දුඩුවම් දෙන්න කියනවා. ඇයි ඒ...? රෝපුරුවන්ට ඒ රට අයිති නිසා. රෝපුරුවන්ට කැමති කාරුම දුඩුවමයි දුන්නහයි.

සවිවක ඔබට ඔබ අයිතිනම් රෝපුරුවන්, තමන්ට කැමති විදියක් කරනවා ව ට ග", , ඔබට පුළුවන්ද මහඟ වෙන්න එපා කියන්න.

ඔබට පුළුවන්ද ලෙඩි නොවෙන්න කියන්න....?

ඔබට පුළුවන්ද නොමැරෙන්න කියන්න. සවිවකට උත්තර නැතුව ගෙය.....!

සවිවක තිහැඩුවනා....!

.....විහෙම ලේශෙකක අපි ඉන්නේ.එක යට්ටුවිය....!

අපට අපවත් අයිති නැහැ....!

විහෙම ලේශෙකක අපි සම්මත වශයෙන් මගේ අම්මා, මගේ නාත්තා. මගේ භාර්යාව, මගේ ස්වාමියා කියලා සම්මත කරගන්නවා.

හැබැයි මේ ඉන්නකම් විතරයි.

කොයිවෙලාවේ පත්‍ර යයිද දුන්නන් නැහැ.

හුස්ම්පාර නතර වුනාම එවා එකක්වත් අයිති නැහැ.

එකකටවත් කෘෂිකුවට හරියන්නේ විහෙම නැහැ.

ඉන්නකම් විතරයි....! ඉන්නකම් සම්මතයක් තියෙනවා....!

බසයක නැගාලා ගමනක් ගිහින් අවසන් වෙනකම් වාසිවෙලා ඉන්න සිටි එක මගේ. ගමන යන්න ඉස්සරත්, බසයෙන් බැස්ස පූජුත් ඒ සිටි එක මගේද....?

හැබැයි වාසිවෙලා ඉන්නකාටත් මගේ නොවයි....! කොහොසාස්තර කිවිවාත් නැගිවලා වෙන සිටි එකකට යන්න කියලා අපට යන්න වෙනවා නේද....?

නමත්, අපි සම්මත කරගන්නවා ඒ සිටි එක මගේ කියල....! මගදී නතර කළුත් තේ විහෙම බ්ලා ඇවිත් ආයත් මම නිටපු තෙන ඉදුගන්නවා. හැබැයි විකට් වික් වලංගුනාවය තියෙන්නේ යහකම් විතරයි.

ශේ වගේ අපිට සම්මත කරලා,

නීති එහෙම හදුලා, ඔප්පු හදුලා, ඉඩකඩී පවරලා නියෙනවා.

අපි මැරදුණියේ පස්සේ ඔප්පුව අවවලංගු වෙනවා තේද....?

ඒවට වෙන අයිතිකාරයෝ විනවා.

.....ඒ අයටත් ඕකමයි. මැරදුණියේ පසු වෙනකෙහෙකුරු.

ඒ නිසා කෙහෙක් තව කෙහෙක්ව පාලනය කරන්න යන්න එපා.

ඒක වෙහෙසක්.....! නමුත්, පාලනය වෙන්න දැනගන්න ඕනෑම.

සම්මත ලොකයේදෙම්විපිය යුතුකම්, භාර්යා ස්වාමි යුතුකම් නියෙනවා.

ඒවා මිනිසකම්....! යුතුකම්....! ඒවා අපි කරන්න ඕනෑම.

පාලනය කරන්නයාම බුද්ධිමත් නැහැ. ඒක මෝඩ ත්‍රියාවක්.

ඒකෙන් වේදනා භරිගන්නවා. පිඩා වේදින්න වෙනවා....!

හරි වෙහෙසක් වෙනවා....!

ඒකන් ව්‍යාහය නිරගේ කියන්තේ. නිරයක් ගන්නවා කියන්නේ.

නිරවෙනවා එතනදි....! තේද...?

ස්වාමියා වෙන ස්ථිරයක් දිහා බැලුවත් සැකයි....! භාර්යාව වෙන පුරුෂයෙක් දිහා බැලුවත් සැකයි....! ගිනාවුනත් සැකයි. ලෝකේ නියෙන පොදු දෙයක්නේ.

ඉතිං හරි පිඩාවක්නේ විදින්නේ....!

නිරයක් ගත්තා කියන්නේ ඒකයි.නිරවුනා දැන්....!

....ස්වාමිණි ව්‍යාහය, සෘතය කියන්නෙන ඒකාවත්තෙන්....?

මිව.... සැකය කියන්නෙන් පිඩාවක්.....

දැන් ඔතන මා කැමති හැරියට තබන්න හදුනවා....! ප්‍රශ්නයක් නම එහෙම වෙන්න අරින්නත් බැහැ. ප්‍රශ්නය උඩුවන්න දෙන්නත් බැහැ.

නමුත් අපට එය මහා පිඩාවක් කරගෙන නියෙනවා....!

ඒක පිඩාවක් තොකර ගත්තට නම බුද්ධිමත් වෙන්න ඕනෑම.

ව්‍යාහ පිවිතයක උඩුම්මදේ තමයි එකිනෙකා අමනාප නොවීම.

ස්වාමියාගේ කැමත්තට භාර්යාව එකග වෙන්න ඕනෑම. භාර්යාවගේ කැමත්තට ස්වාමිය එකග වෙන්න ඕනෑම. එතකොට තමයි එක මහයාට එන්නේ. ස්වාමියාගේ කැමත්තට භාර්යාව එකග වෙන්න ඕනෑම. භාර්යාවගේ කැමත්තට ස්වාමියා එකග වෙන්න ඕනෑම. හැබැයි ඒ කැමත්තත් සාධාරණ වෙන්න ඕනෑම.

සීමාව ඉක්මවා තොරිය ඒවා වෙන්න ඕනෑම. පොදු වෙන්න ඕනෑම. බුද්ධිමත් වෙන්න ඕනෑම.

.... මග බලන්න එපා....! ඇත බලුලා නිතන්න....!

අදන බලුලා කටයුතු කරන්න. මෙතන කාගේවත් වරදක් වෙලා නැහැ.

මෙතන නියෙන්නේ තොදුනුවත්කමේ වරදක්. අත්දැකීම් මදිකමේ වරදක්.

තොගෝරාම් කම් වරදක්. කාගේවත් පුද්ගලයන්ගේ වරදවල් ලෝකේ නැහැ.

මේ ලෝකේ වැරදිකරන සකම කෙහෙක්ම තමයි කවදා හරි නිවැරදි වෙන්නේ.

ඊගනත් වහන්සේලා කියන්නේ කවදා හරි පෙර වැරදි කරලා නිවැරදි වෙවිව අයනේ,
අපි වුත්ත් කවද හරි බුදු වෙනවා නිවන් දකිනවා කියන්නේ වැරදි අත හරිනවා....!

එතකං වැරදි නියෙනවත්....!

වැරදි කරනවා කියන්නේ නොන්රැමිකම.

අඩු පාවුවක්....! එකේ පිඩාව ආදිනව ලැබෙනකාට තමයි ඒක වැරදිවිව එකක්
කියලා තේරන්නේ, එට පස්සේ හැරදුන්න උත්සාහ ගන්නවා,

නිවැරදි වෙන්න උත්සාහ ගන්නවා....!

අපි මේ කහල ගොඩිවල් නිසා ප්‍රීෂ්‍යව, තුළුදිය, වෛරය, ගෝකය, දුක පුරෝගෙන
මැරදන්නේ ඇයි, මේ ලෝකයේ අපිට නාවකාලිකව පිවන්වත්න ලැබිවිව එක්,මෙවා
සියලුම අත්හරින දේශ්වල්....!

ඒ නිසා ලෝකයා අපි ගෙන කොහොම පිතුවන් කමක් නැහැ, අමේ සිත අපි පිරිසිඳ
කරගන්නවා, මා කිසිවෙතු සමග තරහ නැහැ, කිසිකෙනෙකුට වෙටර කරන්නේ නැහැ, කිසි
කෙනෙකුට තුළුදි කරන්නේ නැහැ....!

අන්ත්හට පිඩා කරන්නේ නැහැ....!

මගේ සිත මම පිරිසිඳ කරගන්නවා....!

එතකාට ලෝකය ඉඩීම එතනට අවනත වෙනවා,

එතනට හානි කරන්න බැහැ....!

බුද්‍යාමුදරුවන්ගේ අසිමත මෙම්ටිය ඉදිරියේ නාලාගිරි ඇතාන් ද්‍රු ගැනුවා,
බුද්‍යාමුදරුවේ මොනවත් කරදු....? නැහැ. කරදායාවන් මෙම්ටියන් එහෙම කළේ.
එතනදී නාලාගිරි ඇතාගේ තරහ තුළුදි ගෙය ඉවුටම නිවිලායා.

ඒ නිසා නිතරම මෙම්ටි කරන්න.

නිතන්න පුරුදුවෙන්න. එතකාට අපිට මය ගැටළේ නැහැ.

මුවන් තුළ ගැටළේ ඇති කරගන්නට අපිට කරන්න දෙයක් නැහැ.

ඒක ඔවුන්ගේ ක්‍රිම විපාකන්....!

ලෝකයා අපි ගෙන එක එක විදියට හිතයි. බුද්වරුන්ගේ නින්දා තොලබපු බුද්වරු
නැහැ. "හත්මී ලෝකේ අනින්දිකෝ " ලෝකේ නින්දා තොලබපු කෙනෙක් නැහැ. කිසිම
වරදක් නැති බුද්වරුන්ට් වැරදි තිවිවනේ.

අපිට එතකාට කොට්ටිවර වැරදි එසිද....?

ඒ නිසා කුමයෙන් අපි නුදුකළා වාසයට තුරුවෙන්න වෙනවා....!

තමන්ගෙන් තමන් සතුවූ වෙන්න පුලුවන් තැනට අපි එතන්න වෙනවා....!

ආධ්‍යාත්මික වශයෙන් තමාම තමාගේ සතුව බවට පත්කරගන්න වෙනවා.

තමන්ගේ පිවිත පිළිවෙත් තමා සතුවූ වෙන්න ඕනෑ.එතනට එන්න ඕනෑ....!

තමන් කාටන් වරදක් කරන්නේ නැහැ. කාටවන් එරෙහිවෙන්නේ නැහැ....!

වෙටර කරන්නේ නැහැ....! අකාරුත්තික වන්නේ නැහැ....!

මගේ සිත පිරිසිඳයි කියන තැනට මම එන්න ඕනෑ. මම කිපෙන්නේ නැහැ .

නිව කෙනෙක් පාලනය කරන්න යන්තේ නැහැ. ස්වාමියාවන් හාර්යාවන් පාලනය කරන්න යන්තේ නැහැ....! බුද්ධිමත්ව ජීවත්වෙන්න අවබෝධ කරගන්න ඕනෑම. පාලනය කිරීම මහ බොලද දෙයක්....! ප්‍රංශ්ව කාලේ නම් ලමයින්ව පාලනය කරන්න ඕනෑම. මොකද ඔවුන්ට රෝරන්තේ නැහැ. කිවිවට අහන්තේ නැත්තාම් දෙකක් හරි දීලා වැරදි විශ්‍රීත් වළුකා ගන්වා.

පොඩි අයන්....!

මොකු වූත්‍රාම පාලනය කරන්න ඕනෑම නැහැ.

ඒවට පිළිතුරු හොයන්න ඕනෑම බුද්ධියෙන්.

තරහන් කොපයෙන් පිළිතුරු හොයන්න එපා....!

තරහන් කුළුධයෙන් පිළිතුරු හොයන්න එපා....!

බුද්ධියෙන් පිළිතුරු හොයන්න. ඉවසිමෙන් පිළිතුරු හොයන්න.

කරුණාවෙන් මෙම්තියෙන් පිළිතුරු හොයන්න....!

විනකාටයි ඒකේ වැඩිහිටිකම තියෙන්නේ. බුද්ධිමත් බව තියෙන්නේ.

මතුපෑකම තියෙන්නේ.මාළු කාලේ නම් අර්ථදියේ පාලනයක ඕනෑමයි.

හොතෝරැමි කමනේ. මොකු අය පාලනය කරන්න ඕනෑම නැහැ.

බුද්ධියෙන් හදන්න ඕනෑම....!

.....භාවනා කරන හාමුදරුනමක් ඉන්න අරාමයක් අසල මාල කඩියක් තිබුණු. මේ මාල් කඩි වැඩි කරන තරුණයක් නිසා මේ කඩි දියනිය ගැඹුගත්තා..... පියා ඇසුවා කා අතින්ද මේ දේ කරගත්තේ කියලා. දියනිය කිවිවා අරාමයේ හාමුදරුවේ අතින් කියලා. පස්සේ ගම්මුන් සියලුම දෙනා අවිත් දෙස් කියලා තියෙන නින්දා අපහාස ඔක්කොම කළා.

.....හමුදරුවේ තිශ්චබිද වූත්‍රාලු ඒකත් එහෙමද කියලා....!

දුරුවා බිජුවනාට පස්සේ හදාගත්තේ එකයි ඇත්තේ කියලා,

දුරුවා බිජුවනාට පස්සේ දුරුවත් ගෙහන් දුන්නලු හදාගත්තේ ආරාමයට....!

ශේකත් එහෙමද කියලා හාමුදරුවේ දුරුවත් බාරගත්තාලු.

දුන් තැනින් පිත්තිපාන්වන් හම්බවන්නේ නැහැනේ. ...දුරුවත් පොටිහියක ඔනාගෙන ඇතා දුරු බැහැරක ගිහිලා පිත්තිපාන් කිරී එහෙම හොයාගෙන දුරුවා මොකු කළාලු.දුරුවට අවුරුදුක් එකහාමාරක් විනර යනකාට අර දියනියට බය ගිනුනාලු....මම අපරාදේ හමුදරුවන්ට වෙද්දනා කරුණු.

හාමුදරුවේ නොමයි මේ වරද කළේ....!

මම මොකු වරදක් කරුණ්. අනෙන් හාමුදරුවන්ගේ වරදක් නැහැ. දෙමවිපියන්ට කියලා,අනෙන් හාමුදරුවන් මට සමාවන්න කියලා දුරුවට ඉල්ලුවල.

ශේකත් එහෙමද කියලා හාමුදරුවේ දුරුවට අපසු බාරදුන්නලු....

....ශේකත් එහෙමද කියලා දුරුවට අපසු දුන්නා.

හාමුදරුවේ තිරේදුෂ්ම වෙන්න ගෙයේ නැහැනේ....!

තිරේදුෂ්ම හාමුදරුවන්ට තිරේදුෂ්ම වෙන්න දෙයක් නැහැ.

තිරේදුෂ්ම කෙනාට තිරේදුෂ්ම වෙන්න ආයේ කියන්න වුවමනා නැහැ

.....තිරේදුෂ්ම නම් ඊට වඩා තිරේදුෂ්මකමක් තවත් නැහැනේ....!

ඩිමුදුරුවේ එනහ නිටියා. ලෝකෙන්ම ඒ පූග්‍රීන් විසුදුනා....!

හාමුත්, සික කරන්න බැහැ හාවනා තොකරන හාමුදුරු කෙනෙකුට. උත්වහන්සේ හාවනා කරලා නිත සකස් කරගන්ත හාමුදුරුනමක්. තොසැලෙන තැනට මනස සකස් කරගන්ත කෙනෙක්. බාහිර ලෝකෙන් සැරෙන කෙනෙක් නෙවෙයි.

අපේ හිත එනහට ගන්න වෙනවා....!

ලෝකට ඕන තින භාරියට තමන් භාසිරෙන්නේ නැතිව මනස තොසැලෙන තැනට ගන්න වෙනවා. තමන්ට ස්ථාවර තැනට මනස ගන්න වෙනවා ඉදිරි කාලය ප්‍රචණ්ඩන්න නම්....! එහෙම නැතිව අපිට පිටිය ගොඩනගන්න බැහැ....!

ලෝකය හදන්න යන්නම තැහැ.

අපේ හිත අපේ හදන්න මහන්සි ගන්නවා....!

ඒ තරුණ පිටකරන්න. සියලු දෙනාගේම වැරදි දුරුවේවා කියා නිතර නිතන්න. ඇතුළත්න්ම කිසිකෙනෙකට වෛර කරන්න එපා. එනකාට එනහ හරියනවා. කුෂ්ධයෙන් කුෂ්ධය කවදාවත් හරියන්නේ තැහැ කියා නියෙනවනේ.

අයහපන දිනිය භැක්කේ යහපතින්මයි.

කුෂ්ධය දිනිය භැක්කේ අකුෂ්ධයෙන්මයි.

කුෂ්ධ තොකිරෙන්මයි. මසුරුකම දිනිය භැක්කේ දීමෙන්මයි.

.....මෙය සත්ත්ව වදුනකි....!

ඒ නිසා අපේ හිතනවිය වෙනස් කරන්න වෙනවා මේ ගමන යන්න නම්.

අපේ බලමු විකක් වෙනස් වෙලා.... නේද...?එනකාට ඔය ඔක්කොම හරියයි....!

අද මෙනහට ආව එක ලොකු දෙයක්නේ. හේතුවන්තකමක් නියෙනවනේ....! කළබලනෙවි ඉක්මන්නොව බලමු. අපිට මනුෂයයක් වෙවිව එක් බොහෝම උතුම් දුර ගමනක් යන්න නියෙනවනේ.

අපේ මේ පූංචි එමයි, අද්බාලයින් වගේ මානසිකව පෙළුන්නේ නැතිව, බුද්ධිමත් වෙන්න ඕනෑම්.

අපේ ඉගෙනගත් අය. තොද උගත් අය. තොද සමාජ ප්‍රස්ථිමක් ඇති අය.

හොද දෙම්විපියන්ගත් ආධ්‍යාත්මික ප්‍රස්ථිමක් බාගෙන නියෙනවා.

එ්විටර නිඩියි අපේ මේ තුළන් අය වගේ තොසිරෙන්න උවම්නා තැහැ.

එ්වා අන්ධබාල ඒවා. තුළන් සමාජවල නම් එහෙම ඒවා කොට්ටර හරි නියෙනවා....!

අපේ එහෙම තොවයි. තොද සමාජයින් ආව අය. භැඳිවිව අය.

ඒ නිසා අපේ මේවි නිර්ණ ගන්න තොද තැහැ. ලාමක නිර්ණ ගන්න තොද තැහැ. අපේ බුද්ධිමත් වෙන්න ඕනෑම්. කෙනෙක් කෙනෙක්ව පාලනය කරන්න හදනවා කියන එක බුද්ධිමත් ක්‍රියාවක් නෙවෙයි.

බුද්ධිමත් කෙනෙක් තව කෙනෙක්ව පාලනය කරන්න යන්නේ තැහැ....!

කරණු කියා දෙනවා නේද....?

පාලනය කරන්න යන්නේ තැහැ.

එනකාට ගැටුමක්.

බොහෝම ඉවසීමෙන් නිත හදාගන්න වෙනවා....!

උර එක ගෝලයක්, නායක හිස්පූන් වහන්සේට හරියට උපස්ථාන කරනවා, සිවුරා හෝදනවා, ගිලත්පස අල්ලනවා, දාන් පිළිගන්වනවා, මේ ගුරුවරයා නාම මේ ගෝලයට කිසිම දෙයක් උගන්වලා නැහැ. බණ විකක්වත් කියලා දීලා නැහැ.

ගෝලයා කියනවා..... ඔබ වහන්සේට උපස්ථාන කරනවා මිසක් මට තව බණ විකක්වත් කියලා දීලා නැහැ. මට මේ උපස්ථාන කිරීමෙන් ඇති වැඩක් නැහැ. පස්සේ ගුරුවරයා නිශ්ච්ඡව මොකද කළේ....?

දැන් ගෝලයට ගිලන්පස ගෙනල්ල අල්ලනවලු.

සිවුරා හෝදනවලු, දාන් ආහාර පිළිගන්වනවලු.

ගෝලයට කරන්න වැඩක් නැති තැනවම ගුරුවරයා ඔක්කොම වැඩ කරනවලු.

ගෝලයා අහනවා " අභිස්ථාමති මේ.මෙහෙම කරන්නේ "

ගුරුවරයා කියනවා " අපි දෙදෙනාම එක රේදේක රුපිණේ "

" ඔබ ගෝලයා වුනා. මම ගුරුවරයා වුනා.

එක රේදේක රුපි.රුපි දිගහරයාම එකම රේදේ "

ගෝලයා වුනා එක කාරණයකට. නමුත්, එක ඒකටම ගෝලයා ගුරුවරයා නොවෙයිනේ. දැන් ඔක්කොම කරන්න ගත්තලු. දාන් පිළිගන්වනවා. ගිලන්පස පිළිගන්වනවා. සිවුරා හෝදනවා. ඒකෙන්ම ගෝලයාට ගුරුවරයා ගැන නිබෙන වෙනස ඔක්කොම අනුගැරුණා. රීට පස්සේ සම්පම ගිෂ්පයා බවට පත්වුනා.....!

.....එහෙම සිද්ධින් නියෙනවා.....

.....එක පන්තියක ඉන්න ගිෂ්පයෙක් හරියට හොරකම් කරනවලු. කොට්ඨාස කිවිවත් අහන්නේ නැහැමු. හොරකම් කරනවාලු. ගුරුවරයාට පාම්තිලු කරනවාලු, ගුරුවරයාට ගාමුක්වත් නැහැමු.

පස්සේ ගිෂ්පයේ මික්කොම එකතුවෙලා කිවිවලු....!

ස්ථාමති, ඔබ මේ සොරට නියෙන්න්.

අපි ඔක්කොමලා යනවා.ඉවත්වනවා....!

රීට පස්සේ ගුරුවරයා ගෝලයේ අමතලා කියනවලු

.....මාගේ දායාබර ගිෂ්පයනි. ඔබලා දැන් මගෙන් ගතයුතු හරය අරගෙන ඔව පේනවා. නමුත් මෙයාට තවම ඉගෙන ගන්න නියෙනවා. ඒ නිසා එයා නිටපුවාවේ. ඔබලා ගියාට කමක් නැහැ.

.....ඊට පස්සේ හොරා දුවගෙන ඇවිල්ලා කියනවා,අන් ස්ථාමති මට සමාවන්න. මම ආයේ කටයුවත් සොරකම් කරන්නේ නැහැ.....!

බලන්න ඒ අර සත්‍ය දුක්කේ ගුරුවර ප්‍රශ්න විසඳු ආකාරය.

සක්කාය දිවිධියෙන් පාලනය කරන්න ගියේ නැහැ.

එයාටම එයාගේ නියෙන දේශීෂය පෙනෙන්න නැරියා.

කිසිම හිසාවකුත් නැහැ. කාටවත් පිඩිවකුත් නැහැ.

එයාටම එයාගේ දේශීෂය පෙනෙන්න භරරයේ ගුරුවරයාගේ නියෙන කරණාව නිසා.

ඡිෂ්පයා කෙරණි නිබුතු සැබැස ආදරය නිසා....!

වෙනත් ගුරුවර නම් කරන්නේ සොරකම් කරන ගිෂ්පයා පන්නලා දාලා අනින් ගෝලයන්ට තමයි උගන්වත්නේ. නමුත්, උගන්වත්න ඕනෑ ආරයා. ගුරුවරයෙක් ප්‍රගට එන්නේ ගිෂ්පයේ හැරදුන්නනේ. ඒකෙන්ම ඒ ප්‍රශ්නය විසඳුනා.

....ස්වාධීන ව්‍යුහය, ඩිග්‍රිවිද්‍යාත්මක ක්‍රියාවලියෙන් තුළ නේ....?

....ඩිටි ඒ මතෝව්ද්‍යාත්මක තුම....!

හැමදාම ගිෂ්පයේ කිපංදුනක් රෝ තාප්පෙන් පැනලා යනවලු එල්ලියේ ඇවේදින්න. ගුරුවරයා දැක්කළ කන්ස්පූවක් නියෙනවා තාප්පේ අයිනේ. බලනකාට ගෝලයේ දෙනුන්දෙනෙක් රාජියේ නැහැලු. එට පස්සේ ගුරුවරයා කන්ස්පූව අයින්කරලා එනන ඉදගත්තා. ගිෂ්පයේ එනකාට තාප්පෙටට උඩින් ආවලු. කැරැවලේ කන්ස්පූව කියලා නිශාගෙන ගුරුවරයාගේ මුළුව අඩිය නියලා පතිනවලු බිමට. පස්සේ එකපාරටම ගුරුවරයා දැකළා බියවෙලා දිවිච්චලු....!

ගුරුවරයා ඒ මොකවත් ගෙනු ගෙන්නේ නැතිවපින්නේ ඇවේදින්න නොද නැහා නේද....? හෙම්බිරිස්සාව හැදෙනවා නේද....? එට පස්සේ ගෝලයේ වික සමාව ගෙන්තලු ආයේ කව්‍යවත් නොරේ රෝ ඇවේදින්න යන්නේ නැහා කියලා.

.....ඒ සැබැක ගුරුවරයා නේද....?

සැබැක ගුරුවරයා කියන්නේ ඒ විශියට පිළිනුරු සොයන අය.

තරහන් කුෂ්ධයෙන් නොවයි ඒවාට පිළියම් ගෙන්තේ. වේවාල අතට අරන් නොවයි.

දිනාවක යක්ෂයා දමනය කළේ, බුද්‍යාමුදුරුවන්ට වෙන කුමවතින් දමනය කරන්න වින්ත බලයක් නැතිව නොවයිනේ.

නමුත්, ඒ කුම අසාර්ථකයි. ආලවක යක්ෂයාගේ නිත මොලුක් කරන්න අවශ්‍යයි. ආලවක යක්ෂයාගේ නිත මොලුක් කරන්න නම් බුද්‍යාමුදුරුවේ කාර්යාලිය ව්‍යනා. මොලුක් කරන්න බැහා රැඳී වෙලා. ඒ නිසා බුද්‍යාමුදුරුවේ ආලවක යක්ෂයාට යටත්වුනු බවත් පෙන්නුවා....

එතකෙට අර සැරගතිය, තරහාවන ගතිය අඩුවනා.අවශ්‍ය තැනට ආවට පස්සේ බුද්‍යාමුදුරුවේ නාගි නිරියා....! ...යටත් වුනු ගතියකින් ඒ කියන කියන හාම දෙයක්ම කළේ, ආලවක දමනය කරගන්නනේ. දමනය කරගන්න නොදුම තුමය තමයි කරුණාව. මෙත්තිය. ඒක නමයි සාර්ථකම තුමය.

එමරහි නොවීම. එකට එක නොකිරීම.

දිවන් වා හාමුදුරුවන්ගේ පොනකත් නියෙනවා මෙල්ල කරගත නොහැකි ගෝලයෙක් සිටියා. මේ ගෝලය කියනවා,

" මම කිසිවෙකුටවත් යටත්වෙන්නේ නැහා. කිසිවෙකු කියනදේවත් අහන්නේ නැහා. ඔබ වහන්සේටත් යටත් නැහා. ඔබතුමා කියන එකවත් අහන්නේ නැහා. ඔබතුමා වගේ මමත් දක්ෂයෙක් කියලා කියන කෙනෙක්.

කවුරුවත් කියන එක අහන්නේ නැහා, කියන සැර මුරත්බූ කෙනෙක්.

පසුව ගුරුතුමා දිවිච්චලු.....

" ආ මෙහෙට එන්නකේ, මෙනතින් ව්‍යුහවත්නකේ."

.....එතන වාඩිවෙන්න හඳුනකාට,"ආ එතන නොවයි "

" මේ පැන්නෙන් වාඩි වෙන්නකේ "

එනෙමඑනෙම කරාකරනකාට.....

දැන් ඉතින් නොදුට කිකරුව ඉන්න කෙනෙක් බවට පත්වුනාලු.....!

මේලාලුක් වදන්වලට ඕනෑම රූප හිතක් මෙල්ල වෙනවා. එකපාර නොවෙයි.

අපේ අරමුණ, අධිජ්‍යානය එකපාර වෙනස් කරන්න ඕනෑ.....!

අපි මැද වෙන්න ඕනෑ.....!

අපි මැද වෙනකාට ලේකයාන් අපි කෙරෙහි නියෙන රූප ගතිය ඉඩ්ටිම අඩුවෙනවා. මුද අනතිතාන්. මැද වෙන්න.....!

කිකරු වෙන්න.

නිහතමානි වෙන්න.

හැඩිදුවී අසංවර ගති නැත්තෙකු වෙන්න.

නැතට සුදුසු නුවනුයේනෙකු වෙන්න.....!

අනුන් නිහේදා කරන විට, ඉතා සුළු වරදක්වන් නොකරන්නෙකු වෙන්න.

කරණිය මෙත්න සුතුයේ මුදට නියෙන්නේ ඒවන්.....!

**දුක්ෂ වේවා. සැපු වේවා. කිකරු වේවා. මහාව කිකරු වේවා. මහාව සැපු වේවා.
.....ලී කියන්නේ සත්‍යයට සැපුයි.....**

ශේ නිසා කුමයෙන් අපි නුදුකළා වාසයට තුරුවෙන්න වෙනවා.....!

තමන්ගෙන් තමන් සතුට වෙන්න පුදුවන් තැනට අපි එන්න වෙනවා.

ආධ්‍යාත්මික වශයෙන් තමාම තමාගේ සතුට බවට පත්කරගන්න වෙනවා.

තමන්ගේ පිටින පිළිවෙළින් තමා සතුට වෙන්න ඕනෑ.

අපි එතනට එන්න ඕනෑ.....!

ශේ නිසා අපි හිත්විදිය වෙනස් කරන්න වෙනවා මේ ගමන යන්න හම්....!

සියල්ලටම තෙරේවින් සරණින් දැහැම ඇසස පහළ වේවා.....!

මෙතැන් සිට සඳහන් වෙන්නේ

පුජ්‍ය ගලතර ධම්මරක්ඩිත ස්වාමීන් වහන්සේ,

ගුවන් විදුලි සංස්ථාවේදී දේශනාකළ ධර්ම දේශනයකි.

මෙම ධරුම දේශනය ප්‍රජා ගලතර ධම්මරක්ධිත ස්වාමින් වහන්සේ,

ගුවන් විදුලි සංස්ථාවේදී දේශනය කර 2009 - 05 - 21 දින

විකාශනය කළ බැම දේශනයයි.

යටුපි මුලේ අනුපද්ධවේ දළුනේ, වින්නේපි රක්ඛා ප්‍රතිරේඛ රැහෙති. ඒවම්පි තන්හා නූත්‍යයේ අනුහතේ නිබ්ඩ්‍යාත්මක දුක්ඛ මිදු ප්‍රතිප්‍රාති.

ଭୁଦ୍ଧବିନ୍ଦୁର କୁରେଣୀକ ପିହନ୍ତିରୁଣି. ଅପ ତିଲୋଁଗୁରୁ ଜମିମା ଜମିବୁଦ୍ଧରୁଣାନ୍ତି ବନନ୍ତିଙ୍କେ, ତେ ଅକ୍ଷିରମନ୍ତି ଜମିମା ଜମିବୁଦ୍ଧଦିନ୍ତିବ୍ୟ କୁହାତୁମାତ୍ର କରନେନ. ତେ କୃତ୍ୟ ମହା କୁଜନୀକ ମେହେଯ ହମାର କରିଲା, ମହା ପାତିରେଲାନାନ୍ଦେନ୍ ଅକଂଚିତ ବିନ୍ଦୁଵେଳନ୍ ପିରିତିବନ୍ତିପା ବିଦ୍ଵାର. ତିଲୋଁଗୁରୁ ବୁଦ୍ଧରୁଣାନ୍ତି ବନନ୍ତିଙ୍କେ, ଜୀବିତରତ୍ତି କରନ କୃତ୍ୟ ବେଜକ୍ ମାଜାଯକ୍ ଅପି ମେ ଅନୁଷ୍ଠାନିରୁଣାନ୍ କରନ୍ତିଙ୍କେ. 2552 ଉଦ୍‌ବରକ୍ ଗତିଶିଖି 2553 ବନ ଉଦ୍‌ବରକ୍ ଆରମ୍ଭିତ କରନ ମେ କୃତ୍ୟ ବେଜକ୍ ମାଜେ ଓଦ ଅପି ହାତମେଣୁନା ତିଲୋଁଗୁରୁ ବୁଦ୍ଧରୁଣାନ୍ତି ବନନ୍ତିଙ୍କେ ବେନ୍ଦୁଵେଳନ୍ ଅତିଥ ପ୍ରତିବର୍ତ୍ତିର ଜ୍ଞାନ ଜିଦ୍ଧ କରିଲା, ମେ ବନଶିଖି ତେ କୃତ୍ୟ ବୁଦ୍ଧରୁଣାନ୍ତି ବନନ୍ତିଙ୍କେରେ ଅନନ୍ତିର ଗୁଣ ଅନୁଷ୍ଠାନିରୁଣା କଲା.

පින්වත්තී, මේ ලෝකයේ මිනිස් පිටතයක් උද ඔබ අප මේ පිටතයේ උද ලොකුම භාගය තමයි සම්ම සම්බුද්‍රපාණාන් වහන්සේගේ උදුම් සත්ධරුමය මුණාගැසීම. ඒ උදුම් අවස්ථා ඇඟිල ලැබූතේ අපේෂුකව නොවෙයි. සසර සිදුකළ බොහෝ කුසල දර්මයන්ගේ ආනිතන්සයක් ලෙස බව අපි බුද්ධ දේශනාවට අනුව දැන්නවා. ඒ නිසා මේ අවස්ථාවේ, පිටතයේ වරිනාම කාල පරිවේශයක මෙම දර්ම දේශනාවක් ගුවනුය කරන්නට සුදුනම්ව සිටින අපි කළුපනා කරන ඕනෑම, මේ මනුෂය පිටතයේ වරිනාම හරුය මා ලබාගත යුතුයි කියලු.

අප මානසික කළ ගාරා දේමය තිලෝගුර මූද්‍රණාත්මක වහන්සේ වදාල දහම් කරුණු බොහෝ ඇතුළත් ධම්ම පැදෙස් තන්හා වර්ගයට අයිති ගාරා දේමයකි. පළමුව අඩ මේ ගාරා දේමය හාග්‍රවතුන් වහන්සේ සිතිපත් කරන්නට හේතු කාරකවතු තිබා කරාව තොරා ගනීම්.

රජයන තුවර වේළුවකාරුමයේ භාග්‍යවතුන් වහන්සේ වැඩ වසින සමයේ ආනන්ද ස්වාමීන් වහන්සේට් සමඟ පිඩිසිගා වඩින්හර බැහැරර වැඩම කළු. භාග්‍යවතුන් වහන්සේ ඒ මග අසල සිරිය මධි තවරා ගත්ත, අඹුව් තවරා ගත්ත රෝපැරියෙක් දැක වදාලා. භාග්‍යවතුන් වහන්සේ ඒ රෝපැරියා හේතු කොටගෙන ආනන්ද ස්වාමීන් වහන්සේට් වැඩ.

" ආනන්දය නූම් මේ ඊරිපැටියට උක්තය....? "

" విశేషమండి స్వాతంత్ర్యం

මෙම රේඛාටවා යම් දිනක කකුසද වූදරජාත්‍යන් වහන්සේගේ කාලේ ස්වාමන් වහන්සේලා වැඩවිසන ස්ථානයේ ඉවත්තෙන බත් කණු අනුමත්න් පැරියන් රකින කිකිලියක්ව වාසය කළ. දිනක් මෙයේ ආහාර අනුමත්න් සිරි කිකිලිය, විදින ස්ව්මන් වහන්සේ නමක් සිර්ගායනය කරන ගාරා ධර්මයක් ගුවනුය කළ. මේ කිකිලියට ඒ ගාරාව බොහෝම මීටර් වුනා. ගුවනුය බොහෝම ප්‍රසන්න වුනා. මේ කිකිලිය ඒ පිළිබඳ ඇති කරගත්ත පහන් හැඟීම, සිටේ ඇතිවුනු මැද බාවය කරනාකොටගෙන ඒ තිරසන් ප්‍රවීතයෙන් මිදිලා රජ පැවතක කමුරුකාවක්ව උපන්නා. අය නම්න් එබැඩි කියන කමුරුකාවය.

දිනක් ඇය අසුව් පිඩික නැලියන පෙනුවන් දැකලා මහත් පිළිබුලක් සිතේ ඇතිවෙලා, ඇය ජීවිතය කෙරෙන පිළිකුළේ ස්වභාවයකින් බිමා, සුවරිතය හෙවත් ගුණ ධර්ම විමා, ඒ මතුළු ලෝකයෙන් යම් දිනක වූත වෙලා බුහුම ලෝකයේ උපන්නා. බුහුම ලෝකයේ ආසු ඇතිතාක් කාලය ගෙවලා ඇයගේ හාව තත්ත්වා ඉවර නොවුනු නිසා, ඉන් වූතවෙලා විවිධ ජීවිත බඳුම්හේ, ඇය දැන් අලේ ලොවිතුරා බුදුරජාත්‍යන් වහන්සේ වැඩ වාසය කරන කාලයේ රීරි පැටියෙක් වෙලා. භාග්‍යවතුන් වහන්සේ ව්‍යුත මේ රීරිපැටියා පිළිබඳ කරාව ධර්ම දේශනාවක් සඳහා යෝගේ නිසා හිස්කුළේ වහන්සේලාට සසර ඩිය උපද්‍රවන්හාට, සංසාරයේ ස්වභාවය හඳුන්වලා දෙන්නට, අප මුලින් සඳහන් කළ ගාරා ධර්මයන් තවත් ධර්ම කරනු රාජියකුත් ඒ පිළිබඳ දේශනාකොට් වදාලා.

පින්වත්ත්, මේ කරාවෙන් අපට විවිධ පැති දැකිත්ත පුලුවන්. ඒ කිකිලිය ගාරා සඳේගායනය කෙරෙනි සිත මඳු කරගත්ත නිසා, ඒ පිළිබඳ ගාරා ගුවනුයට සිත සතුව කරගත්ත නිසා, ඒ ගධිදායට පැහැදුනු නිසා, මඳු සිතින් කාලත්‍යා කරලා සුගතියට පැමිණුනු බව. ඒ සිද්ධියෙන් අපිට පෙන්වනවා ජීවිතේ යම් කෙනෙක් යහපත්වූ මඳු සිතින් වාසය කරනවා නම්, සිත කරණාවෙන් මෙත්තියෙන් තරඟා තුළු වැනි විවිධ ආවේගසිල් අකුසල් සිතුව්‍යිවලින් වැළකිලා, නිතර තෙරැවන්ගේ ගුණ සිහිපත්කරලා මඳුව වාසය කරනවා නම් වියද සුගතියට හේතුවක් වන බව. ඒ වගේම ඒ තුමාර්කාවක් වෙවිව ඒ තහනැතිය, රීත් වඩා ජීවිතය පිළිබඳ අසුඩ ස්වභාවය දැකලා, මෙහෙනි කරලා, රාග ද්වේශ මෝහ යට්ත කරලා බඩුලොට පටා ඉපදුනු බව අපිට ඒ කරා පුවත පෙන්නුම් කරනවා. විහෙන් ඇයගේ ඒ කුසල් සිත්වල ගැනීය අවසන් වෙලා, විනතින් වූතවෙලා සසර හාවය කෙරෙනි ඇති තසස්නාව අනනුගත නිසා, අනුසගතව ඇති තත්ත්ව නොකළ නොකළ නිසා පින්වතුනි, නැවතන් උගතියකට පත්වෙලා.

මේ කාරණය සංසාරික ජීවිතය ගතකරන ඔබ අප කාහටත් ඉතාම වැදුගත්ය. මක්නිසාද බුදුරජාත්‍යන් වහන්සේ අප මුලින් සිහිපත් කළ ගාරා ධර්මයෙන් උපමාවකින් පැහැදිලි කරනවා නම්, යම් ගහක අනුපතුරු විනාශකලත්, වහි කද කපාදමුවත්, මුළ ගැනීම්මත්ව ජීවිත පවතිනනාක් නැවත නැවත ලියලුවනා වැගේ මේ සංසාරගති හෙවත් අනුසගති, සසර කෙරෙනි ඇති, බවතත්තාව අවසන් නොකළ බැවින් අපි මොනතරම් කුසලවල යෙදි යම් සුගතිවල උප්පතිය ලබුවත් නැවතන් උගතියට වින්නට නියෙන ඉඩකි අවසන් නොකළ නිසා සසර දුක් නිමාවුනේ නැතිබව,... නිමාවන්නේ නැතිබව, භාග්‍යවතුන් වහන්සේගේ ව්‍යුත දේශනාවෙන් පැහැදිලි වෙනවා.

" එවම්පි තත්තානුසේ අනුහතෙ නිකිත්ති උක්සම්දා ප්‍රත්ප්‍රතිඵල "

නැවත නැවත සසර, සුගති උගති දෙකේම උපදින්න සිද්ධි වෙනවා.
පින්වත්ත්, දිනක් බුදුරජාත්‍යන් වහන්සේ ගේපකුටියේ වැඩ ඉන්න කාලයේ ඒ අසළ රීත් වඩා උසින් ඇති පැඩාන කුටිය නැමැති මේ පැවතයට වැඩිම කළ.

විහිද හිස්කුළේ වහන්සේ නමක් බුදුරජාත්‍යන් වහන්සේගේන් වීමසනවා.....

" ස්වාමි, මෙනන මහා ප්‍රපානයක් නිබෙනවා. මේ භා සමාන ප්‍රපාන තවත් නියෙනවද ස්වාමි....? "

බුද්ධාමූදරුවේ වදාරණවා, "නියෙනවා අච්චත්ති ප්‍රපාතයක් "

" විනම ජාති ස්වභාවයේ ඇති සත්ත්වයේ නැවත නැවත ඉපදෙන ස්වභාවයෙන් මදි නැත්හම්. දිරිමේ ස්වභාවයට පත්වන සත්ත්වයේ නැවත දිරිමේ ස්වභාවයෙන් මදිලා නැත්හම්. මරණයට පත්වෙන,මරණය උරුමකාට ඇති මේ සත්ත්වයේ නැවත නැවත මරණයෙන් නොමදි නම් වසන්නේ, එවති ප්‍රපාතයක් නවත් මා නොදැකීම් "

පිත්තත්ති ඒ උපමාවහේ අපිට වැටහෙන්නට සිනේ, කෙළවරක් නොපෙනෙන ප්‍රපාතය වගේ බුද්ධාමූදරුවේ වදාරණවා, ජාති, ජරා, ව්‍යාධි, ගෝක, මරණ, දුක්ඩා නැවත නැවත ඉපදීමේ කෙළවරක් මේ සත්ත්වයන්ගේ නොපෙනේ. සසර හට තන්හාට අවිද්‍යා තාත්ත්ව පහ නොකළ සසර ගමන නිමා නොකළා නම්. නිමා නොකර නම් සිරින්නේ, ඒ හා සමාන ප්‍රපාතයක් මහතුනි මම නොදැකීම්.

එ් නිසා අපි නිතත්ති සිනේ මේ වරිනා උනුම් මනුෂය ප්‍රවිතයේ අප ලද ලොකුම භාග්‍ය තමයි බුද්ධජාතාන් වහන්සේගේ දහම මුණාගයිම. වැහෙනම් මේ දහමන් අපි අපේ ප්‍රවිතයේ හරවත්ම ප්‍රයෝජනය බඩන්නට අපි කළේපනා කරන්නට සිනේ.

මේ ගාරාවහේ දේශනා වුනා පින්වතුනි අනුසය කියන වචනයක්. අනුසගතව පැවතින තාත්ත්ව කියන වචනයෙන් අදහස් වෙන්හේ නිදිගත් කෙළක් කියන අප්පය. පිත්තත්ති අපි කාගෙන් නිදිගත් කෙළෙස් කියන අනුසය ධර්මයන් පවතිනවා. මේ අනුසය කියන වචනයේ අප්පය උපමාවකින් කියනවා නම්, නිතිගෙවික් ගැසුවම ඒ නිතිගෙවි අවසත්වෙලා විතතින් අව්‍යවත් නැතිව අයින් කරනවා. ගින්දර නිඩුනු බවට පිටින් දකින්න ලකුණාක් නැහැ. වැහෙන් විතන උනුසුම පවතිනවා වගේ පිත්තත්ති මේ ධර්මය ඉවතය කරන වෙලාවේ අපි උග්‍ර තරහා සිත් නැහැ. ගැළුද සිත් නැහැ. රාග සිත් නැහැ. නමුත් අතිතයේ විවිධ අවස්ථාවල අපේ සිත තරහා ශේෂිවෙලට පත්වෙලා, රාග ආදි නැගිම් විඳුන් වෙහෙස විදාලා, ඒ රාගය, ගැළුදය, තරහාව ආදි අකුසල මානසික තත්ත්වවලට පත්වෙලා ඇති බව අපේ ප්‍රවිතවල අතිතය අපිට සිනිපත් කරා දෙනවා. වැහෙම උනත් මේ වෙලාවේ අපිට වැහෙම දකින්න නැහැ. නැතිවුනාට යම් යම් හේතු මේ සය ඉන්දියන්ට ගැටෙනකාට. බාහිරන් පංචේන්දුයන්ට වේවා, නැතහොත් මහෝද්‍යායේ අපට මතක්වෙන සිද්ධී වේවා, ව්‍යවැහි හේතු යෙදෙන කොට නැවතන් තරහා විනවා. රාගය උපදිනවා. ගැළුදය උපදිනවා. ඒ ගති මතුවෙනවා.

දහමේ අනුසය කියන වචනයෙන් පෙන්නන්නේ ඒවා නිදිගත් කෙළෙස් ලෙසයි. ඒවා නිදි....! පෙන්වත් නැහැ දැන්....! යම් හේතු ගැටෙනකාට පරුවුරියාන වගයෙන් ඒවා නැති සිරින් අවස්ථාව, ඒ නැති සිරිමත් වික්ක විතක්තුමන කියනවා, ඒවා ක්‍රියාවට නැවත දෙන අවස්ථාව. ක්‍රියාවට දීමෙන් නැවතන් අනුසගත වෙනවා. ක්‍රියාවට දීල සඡපුද්‍රක් ආදි විදීම් ඇති කරගත්තාම නැවතන් ඒ හේතු නිසා අනුසගතවීමක් සිද්ධීවෙනවා.

මේතාක් මේ අනුසයන් සංග්‍රහාය බඩා, මේ ප්‍රවිතයක් අවසන් වනවිට සිතුව්මිවලට තරහා ගැළුද වේවා, ඒ අනුසය ධර්මයන්ගේන් පෙන්නුම් කරන රාග අනුසය, පරීක් අනුසය, මාන අනුසය, විවිත්විවා අනුසය, බවරාග අනුසය, අවිද්‍යා අනුසය යන මේ කියන අනුසයය ධර්මයන්ගේන් සංග්‍රහාය බඩා තමයි ප්‍රවිතයක අවසන්යේ, මරණයන්න මොහානේ නැවතන් ඒ සසර උපදිත්තිය බඩන්න අවශ්‍ය කරන හේතු සපයයෙන්නේ.

භාග්‍යවතුන් වහන්සේගේ දේශනයෙන් පෙන්නුම් කළා මේ සය ඉත්දියන්ගෙන් හටගන්න මේ තැප්පාව යම් කෙගෙක් වලක්වා ගන්හේ නැත්තම් ඔවුන් දුගතියට යන වික වලක්වන්න බැහැ. අපාගතවෙන වික වලක්වන්න බැහැ.

ලී නිකා පින්වත්නී මේ මහුණා ජ්‍යෙෂ්ඨයේ අප කළ යුතු මෙකුම කාර්යය කුමක්ද...? මේ උතුම් බුදුරජනන් වහසුන්සේගේ දේශනා තුවින් සතර අපායෙන්වත් නිදහස් වෙන්න අවශ්‍ය කරන සමස්ක් දාම්පිය ඇතිකර ගැනීමයි. විනම් සක්කාය දිරියිය පහකර ගැනීමයි. සංයුත්ත නිකායේ සත්තා කියන සූත්‍රයේ දේවතාවෙක් සැටැන් නුවරදී භාග්‍යවතුන් වහන්සේ ඉඩිරයේ ප්‍රකාශ කරනවා,

" ස්වාමිනි හිස ගිතිගත්තකුසේ, සරතකින් පහර ලද්දෙකුසේ, වහ වහා රාගය පහකළ යුතුය.... "

....මේ ප්‍රකාශයට භාග්‍යවතුන් වහන්සේ උත්තර දෙනවා....

" හිස දුරවෙන්නෙකුසේ, සරතකින් පහර ලද්දෙකුසේ, වහවහා සක්කාය දිරියිය දුරුකළ යුතුය.... "

මේ රාග ද්වේණ මේන්හගන්, අපිට සංසාරයේ මහා වෙශෙසකාර්ව, විවිධ දුක්ඛිත තත්ත්වයන්ට පත්කරන්නට තේශුවන නමුදු ඒ රාග ද්වේණ මේහ දුරුකරන්නට පළමුව සක්කාය දිරියිය දුරුකළ යුතුයි. සංයෝගන බැමි දායකක් ඇති බව අපි දහන්වා. ඒ මුලටම පෙන්නන්නෙන් සක්කාය දිරියිය. සක්කාය දිරියිය සංයුත්ත නිකායේ පෙන්නුම් කරන්නේ.... මේ දාම්පිය උපදිශ්චතාව තේනුකාරක වෙන්නේ කුමක්ද....?

මේ පින්වතුන් දුන්නවා සක්කාය දිරියිය කියන ව්‍යවහාරයේ අර්ථය මාගේ කියන ආත්ම නැගිමක් බව. මේ පංවස්කන්ධය කෙරෙහි යමකට වෙනම් වියට කියනවා සක්කාය දිරියිය කියලා. මේ රුප වේදනා සංයු සංකාර වික්ද්‍යාත්‍යාත් කියන ස්කන්ධ පංවකය යමෙකු මෙය මාගේ කියලා සිතනවා නම්, විමෙස පිළිගතන්නවා නම්, ස්විරව පවතින දෙයක්ය කියලා පිළිගතන්නවා නම්, ඒ තමයි සක්කාය දිරියිය. මේ සක්කාය දිරියි සූත්‍රය සැටැවේ නුවරදී තීක්ෂුන් වහන්සේලාට දේශනා කරනවා

"මහත්තානි මේ සක්කාය දිරියිය උපදින්නේ කුමක් හේතු කරගෙනද....?මහත්තානි මේ රුපය අසුරු කරගෙන සක්කාය දිරියිය උපදි. රුපය හේතු කරගෙන සක්කාය දිරියිය උපදි. රුපය ප්‍රති කරගෙන සක්කාය දිරියිය උපදි. වේදනාව සංඝාව සංකාර වික්ද්‍යාත්‍යාත්, අසුරු, ප්‍රති, හේතු කරගෙන මේ සක්කාය දිරියිය උපදි "

ප්‍රශ්න බුද්‍යාමුදුරාවේ ව්‍යුත්තනවා මහත්තානි

" මේ රුපය නිත්තද, අනිත්තද....? "

" ස්වාමිනි අනිත්තයි.... "

" අනිත්ත නම් මේ රුපය පරිහරණය සැපක්ද, දුකක්ද....? "

" ස්වාමිනි දුකයි "

" එසේ නම් අනිත්ත වන දුක්වන මේ පංවස්කන්ධය, මේ රුප ස්කන්ධය, වේදනා ආද ස්කන්ධ අසුරු නොකරගෙන සක්කාය දිරියිය උපදින්වද....? "

" නැත ස්වාමිනි. "

" මහත්තානි මේ ස්කන්ධයෝ අභ්‍යරු කරගෙනමයි, රුපය අභ්‍යරු කරගෙනමයි, සක්කාය දිවිය උපදින්හේ. අනිත්ත වන රුපය, අනිත්ත වන වේදනාව, අනිත්ත වන සංයුත්, සකාර, විස්ත්‍රීතාත්‍ර, කියන ස්කන්ධයෝ අභ්‍යරු කරගෙනමයි මේ දූෂ්‍රීය හෙවත් මම යන හැරීම හිතේ පහල වෙන්හේ."

යම් වේදියකින් මේ ස්කන්ධ පහ හේතු ප්‍රත්‍යාගෙන් හටගන්න බව, විනම් ඒ ස්කන්ධ, පහ ස්කන්ධ පහක් මිස, ඇතිව හැතිවන, අතිත්ත වන ස්කන්ධ පහක් මිස, යමෙකු හේ යමෙකු නොවන බව දැකින්නට නම්. අපි මහාව මේ රුප අදි ස්කන්ධ පිළිබඳ, හේතු ප්‍රත්‍යාගෙන් හටගන්නා ස්වභාවය හඳුනාගත යුතුයි. අවබෝධ කළ යුතුයි.

රුපය පිළිබඳ බුද්‍රපාණුන් වහන්සේ ව්‍යාපාර, මේ රුපය කියන්හේ පධ්‍යා, ආපෝ, තේශෝ, වායු, කියන සතර මහා බාඩුන්ගේ විකෘතියේ කියලා.

...අපි මෙය බාහිර උදාහරණයක් තොරා ගනිමු.....

පොකුණක මලක් පිළෙනකොට ඒ මල හැදෙන්නේ කොහොමද කියලා බැඟුවෙන් අපිට පැහැදිලි වන කරුණක් තමයි ඒ මල සැකසෙන්නට ඒ පොකුණ්, මලනොවන මඩ, මලනොවන වතුර, මලනොවන තිරු ව්‍යුෂිය, මලනොවන වතය දායක වෙනවා කියලා. ඒ මල තුළ අපිට දැකින්ට මඩ, තිරු, ව්‍යුෂිය, වාතය, වතුර, වශයෙන් පිටින් දැකින්නට දෙයක් නැතේ. අපි වෙනම දෙයක් ලෙස මල සුළකනවා. ඒ මල කුමයෙන් පරවී, කුණුවී ගිල්ලා නැවතන් පළමු මඩ නොව, නැවතන් මඩ බ්‍රව්‍ය පත්වෙනවා. පළමු වතුර නොවේයි දිරුර බ්‍රව්‍ය පත්වෙනවා, ඒ කොටස්වලට තුනිවෙලා යනවා. දිරුපත් වෙලා කුණුවෙලා යනවා. ඒ අනුව අපිට පෙනෙනවා මේ මල යනු ඒ මඩවල උපකාරය වගේම තිරු ව්‍යුෂිය වතය ජ්‍රෙය යන හේතු නතරේම තවත් ස්වභාවයක්, තවත් සංක්‍රෑතයක්, අන් පරිදිකට වෙනස් වීමක්, පෙරලීමක් බව, ඒ මල.

පින්වත්ති පධ්‍යා කියන්හේ, මේ අපත්, අප ගැරීරයක්, අප අවට සියලුම දේක ඇති තද ස්වභාවය. තදකරන. කුඩාකරන, දුවීලි කරන ස්වභාවය ලෙස හඳුන්වනවා. විතකොට අපේ ගැරීරය ඇතුළු අවට ඇති සියලු භාණ්ඩ, මහපාලව ඇතුළු සියලු දේවල ඇති පධ්‍යා ස්වභාවය තද ස්වභාවයයි. පධ්‍යා බාතුව කියනකොට මේ ගැරීරයක පධ්‍යායද පොලවේ තියෙන පස්වල පධ්‍යායද ගෙක තියෙන පධ්‍යා ස්වභාවයද ආදි වශයෙන් බලන්නේ නැහැ. අපි දැකින්නේ සියලු දේවල තිබෙනවා පධ්‍යා බාතු. විනම් තද ස්වභාවය. ඒ වගේම ආපෝ ස්වභාවය, ගලන වැඩිරෙන දියකරන ස්වභාවයයි. ඒ වගේම වායු මේ සොලවන හමන සුළුගේ ස්වභාවය. තේශෝ බාතුව හෙවත් දුවන තවන දිරුවන පැසුවන ස්වභාවය. මේ බාතුත් නතර තමයි පින්වත්තේ මේ ගෙෂකයේ ඇති සැම දෙයකම අන්තර්ගත වන්නේ. විතකොට මේවා අඩු වැඩි වශයෙන් විකක් අනෙකෙන් වෙන්කරන්නට බිඳී අවිනිර්මාන්ත ස්වභාවයක් ප්‍රවිත්ත වාත්‍යාපිත අනුමත තද දෙයක්දේ නැත්ත්ම පධ්‍යා බාතුව වැඩියෙන් පෙනෙන්නේ වහි පධ්‍යා බාතුව වැඩියෙන් ඇති නිසායි. අනෙක් බාතු තුන නැතිව නොවේයි.

ආපෝ බාතුව වැඩිපුර පවතිනවිටයි අපිට ඒවා වැඩිපුර වතුර වගේ පෙනෙන්නේ. ගලන වැඩිරෙනයේ පෙනෙන්නේ. වායු බාතුව තුළ වතය ඇතුළු අන්ත් බාතු තුනම අන්තර්ගතයි. වහි වායු බාතුව වැඩිපුර ඇති නිසා විය වතය ලෙස පෙනෙනවා. තේශෝ බාතුවේ තේශෝව වැඩි නිසා අනික් ස්වභාවයක් සමඟ තේශෝ බාතුව පුදාන ලෙස පෙනෙනවා. නමුත් පින්වත්ති මේ පධ්‍යා ආපෝ තේශෝ වායු කියන මේ බාතුන්ගේ ස්වභාවය නිරන්තරම වෙනස්වේ. ඒ ව්‍යාපාර තුළ ඇතුළත්ව ඇති අන්ත් බ්‍රව්‍ය හේතුවේ කියාත්මක ස්වභාවයයි. තද කරන කුඩා දුවීලි කරන ස්වභාවය.

ව්‍යවර බලන්න හාගුවතුන් වහන්සේ වදාලා මේ රැජයන්ම් මහනෙහි අනිතකමය. ක්ෂේත්‍රයෙහි සීම් තුළු නැසෙන සූලියි. සංඛිත බිම්පාඩ්‍රෝග් ස්වහාවය හේතු ප්‍රතිත්‍යන්ගෙන් හටගන්නා සෑම දෙයකම ස්වහාවය බුදුහාමුදුරුවෝ වදාලේ උප්පාද්‍රෝ පක්ක්කායති. වයෝ පක්ක්කායති, දිනස්ස අක්ක්තත්ත්වා පක්ක්කායති.

හටගැන්මක් පෙනේ. නැසීමක් පෙනේ. ඒ අතර දිරිමක් පෙනේ. පැවැත්මක් නොපෙනේ. වෙනස්වීමක් පෙනේ, පැවැත්මක් නොපෙනේ. ඒ අනුව මේ සෑම දෙයක්ම නිරන්තරව වෙනස්වේ. මේ වෙනස්වීම අපේ මේ බාහිර ඇසකට පෙනෙන්නේ නැහැ. අපි නුවතින් දැකිය යුතු දෙයක්.

රැජය පෙනුපිචිති කියලා බුදුහාමුදුරුවෝ පේණු සූත්‍රයේ වදාලා.

....පේණු පිණ්ඩා පම් රැජං....

දැන් අපි මේ ගේරය දෙස බලමු. අප අවටත් ඒ වගේමයි. අපේ ගේරයත් වෘලෙසින් බැලුවාත් අපට පැහැදිලිව පෙනෙනවා යම් දිනක මෙවත් ගේරයක් අපට තිබුන් නැහැ. මවුපියන්ගේ මුදලධිරුවල වික්‍රමින් මවුකුසේ හරිගෙන්තා. විය ඇහැටුවත් නොපෙනෙන සියුම් තත්ත්වයක්. වහි අඩංගු රැජ කලාප ස්වහාවය නැසෙනකාට, මවුකුසේ ඇති ආහාර සිංහ ප්‍රත්‍ය වෙලා, ඒ යෙන බුමුහු වැනි කුඩා සෙකුර දෙක තුනක් නැසෙනකාට ඊට වඩා වැඩි වැඩියෙන් නැදෙනවා. පහක් නැසෙනකාට දුනයක් නැදෙනවා. දුනයක් නැසෙනකාට විස්සක් නැදෙනවා.....

මෙවා හැදෙන්න අවශ්‍ය කරන ආහාරය මුලදි මවු කුසේත්, අනතුරුව මවගේ පෙකනිවැව මල්ගයෙන් ඒ කළයට ලැබෙනවා. ඒ කළයයේ ඇතුළත්වූ ඒ සෙකුරවල පෙනුමුහුල වැනි රැජ කලාප ඉපිදෙමින් නැසෙන්ත්, නැවත උපදෙමින්, නැවත නැවතත් උපදෙන්ත් තිබුනු ඒවා නොවේ, අලුතින් නැවත නැවත පහලවෙන්නේ. මවු කුසේන් බිජුවාට පස්සේ ඒ දුරුවගේ ගේරයට ආස්වාස වාතය ඇතුළුවනා. ඇතුළත ඇති තිළුව වාතය පිටුවනා. ආස්වාස වාතය ඇතුළුවනා. මේ ආස්වාස වාතයේ ඇත්තේ යමක් දවන හෙවත් ඔක්සිජ්‍යන් වාතයයි. ඒ වාතයයේ යමක් දැවීම හෙවත් ඔක්සිජ්‍යන් වාතය ගේරයේ ඇති රේඛිත සම්මත මිශ්‍ර වෙලා ආහාර සිජාවේ, ඒ ස්වහාවය සමඟ මිශ්‍රවී සෙකුරයක් ගාන් ගේරය පුරා දැවීමකට පත්වී තමයි ගේරය උනුසුම් වෙන්නේ. වින් සමඟ වහා ඉපිද නැසෙන ඒ දිරුන කොටස් දුරුම් නැසෙන කොටස් ප්‍රාස්වාස වශයෙහි, උහැවිය වශයෙහි, ගේරයේ වීතිඩ නව දොරකින් දිරුන කොටස් බැහැර වෙනවා. අනතුරුව අනතුරුව මවිගෙන් ලැබෙන තිරි ටික ආදි ආහාර විලින් ප්‍රතිත්‍යාවලා සිරුරෝ රැජ කලාපයේ නැසෙනවට වඩා වැඩි ප්‍රමාණයක් හැදෙනවා. පෙනුමුහුල පිළිබඳ හාගුවතුන් වහන්සේ වදාල උපමාව මෙනෙහිකර බලන්න. මේ රැජය තිතා වික්‍රම් නොවේ. මුළුන් සඳහනක් කළ මෙලක උපමාව වගේම මේ සිරුරෝ මම තියලා, මගේ තියලා, පොදුගැලීකව දෙයක් නැහැ.

මේකේ මුදලධාර ඩිකත් මවිපියන්ගේ මුදලධාර වලින් හරිගන්නේ. අනතුරුව අනතුරුව ගන්නා ආහාර ප්‍රතිත්‍යාවන්, ප්‍රලය ප්‍රතිත්‍යාවන්, ආස්වාස වාතය ප්‍රතිත්‍යාවන් හේතුවෙලා මේ ගේරයේ තිබෙන රැජ කොටස් උපදෙමින් නැසේ. තියෙන ගේරයක්සේ පෙනුනත් අපිට සැක නැහැ මොහොත්ත් මොහොත්ත් පාසු මේ ගේරය ඉපිද නැසෙන බව. වියට හොඳම සාක්ෂිය තමයි මේ ආස්වාස ප්‍රස්ථාව සිද්ධිය. කාය සංකාරය ආස්වාස වාතයයි තියලා වේදුල්ල සූත්‍රයේ සැරුණුන් හාමුදුරුවෝ වදාලා. කාය නැසෙන නැසෙන ගාන් නැවත රාකි කරන්න මේ ආස්වාස වාතය මුළුක වන බව.

මෙහෙම බලනකොට පින්වත්තේ, අනුසන්තර පඳවී ආපේෂ් තේපේ වායු වශයෙන් මේ ගැරිය සළකනුකොට, බාහිර පදනම් ආපේෂ් තේපේ වායු බාහිරෙන් සළකන කොට, පඳවී ආපේෂ් තේපේ වායු ස්වභාවය වික්ම නිසා, විනම් වාතය පිටින් තිබුනත් ගැරුණයට ඇතුළත් ව්‍යනත් වාතයමයි. ජලය බාහිරෙන් තිබුනත් අපි පානයකර ගැරුණ වූ ව්‍යනත් ව්‍යනත් අපි ධාතුවමයි. මෙලෙසින් බලන්ත පඳවී ආපේෂ් තේපේ වායු අප තුළත් අප අවත් මේ බාතුන්ගේ ස්වභාවය නිරන්තර වෙනස් වෙමින් පවතී. මේ වෙනස්වෙන ස්වභාවය අපි නුවතින් අවබෝධ කරනවිට, නුවතින් ප්‍රත්‍යක්ෂ කරනවිට, අපිට වැටහෙනවා පවතින ගැරුණයක් නැහැ. පවතින දෙයක් නැහැ. මේ ඇස කන භාසය දිව ගැරිය කියන ඉන්දුයන්ගේ හියාකාරීන්වයෙන් අප ලෝකය විවිධ ආකාරයෙන් තීරණය කළත් පින්වත්තේ හැමවිටම පවතින්නේ අනිත්‍ය ස්වභාවය පමණයි.

නමත් පිවිතයේ තුබාම තුබා අවධියේද අපේ මේ ඉන්දුයන්ට මූණාගැසෙන තේතු, ඇසට රුපය, කනට ගැඩිය, භාසයට ගන්දය, දිවට රසය, ගැරුණයට ස්පර්ශය, මේවා මූණාගැසෙන විට මුලදී අපට ඒවා පිළිබඳව තොරා බේරුගන්නට තරම්, හඳුනාගන්නට තරම්, තීරණයක් ගන්නට තරම්, දැනීමක් අප ගැන තිබුණේ නැහැ. ඒ තුබා දුරුවාගේ ඇසේ වක්වූ ප්‍රසාදය හරුයට කැඩිපතක ඇති පැහැදිලිකාවය වගේ. කැඩිපතකට ඉදෑරයෙන් ඇති වක්වූවක හෙවනැල්ල ආලෝකය උද්විච්චෙන් වැටෙනවා වගේ මේ ඇසට ඉදෑරයෙන් ඇති වක්වූවල ආලෝකය උද්විච්චෙන් හෙවනැල්ල වැටෙනවා. ප්‍රතිඵිම්බයක් වැටෙනවා. තුබාම තුබා කාලයේ ඒ දුරුවාට ප්‍රතිඵිම්බය පිළිබඳ වික්වරම තීරණයක් ගන්නට බැහැ. තමන්ගේ දෙම්විඡියේ කුවුද කියලා තීරණයක් ගන්න බැහැ. මා ඉන්නේ කුමන තැනකද, කුමන නිවසකද, මේ පරිසරය කුමක්ද ආදි වශයෙන් එකිනෙක වෙන්කරගන්න හඳුනාගන්න, කොටස් කරගන්නට බැහැ. අපි දැන්නවා අනුකරණයන් වික්ක තමයි, අනුන්ගේ දැනීමත් වික්ක තමයි, ලෝකය අපි මුලින්ම හඳුනාගන්නේ. ඒ වෙන්කර හඳුනාගන්නකොට අපි දැඩ්නෙම නැතිව ඒ වෙන්කර හඳුනාගන්ත දේවල් නැවත සිහිවෙන්නට කාරණ බවට පත්වුනා. නැවත මතක්වීමට කාරණ බවට පත්වුනා.

කනට ඇසෙන ගැඩිද පිළිබඳවන් වැලෙසමයි.විවිධ ගැඩි ඇසෙනවා,ගැද සුවද භාසයට ලැබෙනවා,දිවට රස ලැබෙනවා,කයට ස්පර්ශ ලැබෙනවා. මේවා පිළිබඳ නිගමනයකට ව්‍යුත් වැළඳේන්නට තරම් මනසිකාරයක් හෙවත් දැනුගත්තීමට අවශ්‍ය කරන ජේතුන් මනසේ තුබා තිබුණේ නැහැ. වෙන විකක් තබා මේ වෙන වික්ක මේ වෙන වික්ක ඇසු ඇසුවල් සක්කාය දිවිධියට අවශ්‍ය කරන ජේතු මුළින්ම යටපත්ව පැවතුනේ.රිකෙන් රික මේ දෙම්විඡිය ඇසුවල්නේ වැඩිහිටියන්ගේ ඇසුරෙන්, අනුකරනයෙන්,මේ ප්‍රතාගේ අත්‍යය,මේ ප්‍රතාගේ අම්ම.කොළ දෙනු නියපොනු කපන්න,මේ ප්‍රතාගේ අදුම්.මේ සෙල්ලම් බඩා, මේවා අයිති ඇයාටමේවා අයිති ඇයාට.... මෙහෙම ...මෙහෙම දෙනු දෙනුකොට, වෙන්කරනකොට හොඳනීම පින්වතුනි යටපත්ව තිබු ඒ අනුසය දිරිමයන්ගේ ස්වභාවය මතුවෙලා මේ කය මේ කොට ගන්තා, මේවා මෙගේකොට ගත්තා. මේවා මෙගේන්නේ නැවත වැඩිහිටියෙන් බැඳුනා.

මේ බැඳුනු ස්වභාවය සමග මේ ඉන්දුයන් ලෝකය වෙන්කර ගත්තේ, තීරණය කරගන්නේ, වරක් නමුවෙන නමුවෙන ලෝකයමයි මේ නැවත නැවත නමුවෙන්නේ. අප මුලින් සඳහන් කළා යම් දිරීම කොටසක්. විහිදී මේ පින්වතුන්ට වැටුනා මේ ලෝකය තීරණයෙන්ම වෙනස්වෙන බව.

දුර්ජනිකයෙක් ගැනක් දිහා බලා ඉදුලා කියනවා, ගැ කියන්නට නැහැ.ගැ කියලා නම් කරන්න හදානුකොට ඒ වතුර ගිණුළේ.

....නම් කරන්නට බැහැ.ගෙනවා...

ඒ වගේ පින්වත්නී මේ ලෝකය සත්‍ය වශයෙන්ම අපි නම් කරන්න හදානුකොට, ඒ නමන් වික්කම ඒවට නිත්‍ය ස්වරුපයක් මනසේ තහවුරු වුනා. ...නොදුට කළුපනාකර බලන්න....

මලක් පිළිබඳ අපි දැකලා ඒ මලට නමක් කියනවා. මානෙළ් මලක්, නෙළුම් මලක්, ඒ මල වික්කෙක් නැමැවීම පවතින්නේ පරවෙන ස්වභාවයක. විසේත් නැත්නම් පිළින ස්වභාවයක.

....වැස්ස කියනකොට වතිනවා කියලා වෙනම නොකිවිවත් අපි දුන්නවා වැස්ස කියන වචනය තුළ වැන බිව ඇතුළත්.

....ගැ කියන වචනය තුළ ගලන බව ඇතුළත්. නමත් ගැ කියලා වෙනම කියලා, ගලනවා කියලා වෙනම කියන්න වුනේ ව්‍යවහාරක ලෝකය තුළ අපිට ඒ ව්‍යවහාරයට අවශ්‍ය කරන නිසාය. ගලනබව විනි ඇතුළත් බව වැටෙනුකොට පින්වත්නී නමක් දීමෙන් අපට යමක් සංඡු කරන්න සිද්ධවුනු බව ජේනවා.

බුදාමූලුරුවේ වදාලා " මහත්‍යානි සංඡුවේ ව්‍යාක ව්‍යවහාරයයි "

මේ ව්‍යවහාරයට අපි ආවේ යමක් සංඡු කරලයි. ඒ සංඡුවත් වික්කම අපේ නිතේ හටගත්තා යම් කිසි සංඡු මාත්‍රයක්.වැස්ස පිළිබඳ සංඡු මාත්‍රයක්. දැන් වැස්ස කියලා කියනකොට මේ වෙලාවේ වැස්සක් නොතිබුනත් අපේ නිතේ වැස්ස මැවෙනවා.

නමුත් නිතේ මැවෙන වැස්සෙහි වතුර නැහැ....!

....අපි ලබන මාසේ නෙළුම් මල් දුජපාවක් කියෙනවා. නැත්නම් ගිය මාසේ දුජපාවක් සිදුකළා කියනකොට අපේ නිතේ නෙළුම් මල් මැවෙනවා. නමත් ගිය මාසේ සිදුකළ නෙළුම් මල්වල කොටසක්වත් දැන් නැහැ. එවා දිරුලා විනාශ වෙලා. ලබන මාසේ දුජ කරන්න නිතන නෙළුම් මල්වල පොරුවුවක්වත් තව ඇතිවෙලා නැහැ.

නමත් අපේ නිතේ ඒ පිළිබඳ සංක්ලුපයක් වික්ක සංඡු මාත්‍රයක් මැවෙනවා. මේ තමයි සංඡුවක ස්වභාවය. මේ සංඡු අර්ථය විදිම් ඇතිවෙනවා. මහාප සංඡු, අමනාප සංඡු, ප්‍රිය සංඡු, අප්‍රිය සංඡු, වශයෙන්.ඒ විදිම් සමඟ සංඩාර ඇතිවෙනවා. විනම් ලෝහ, දේවිඹ, මේහ, නිතේ රැස්වෙනවා. ලෝහ, දේවිඹ, මේහ,අලෝහ, අද්විඹ, අමේහ,ඒ ...ඒ සංඡුවේ විවිධත්වය අනුව නිතේ පහල වෙනවා. ඒ අනුව වික්කුක්ෂණය ඒ බව දැනගන්නවා. මෙම වික්කුක්ෂණයේ ස්වභාවය තමයි සංඡුවින් යෙමක් හඳුන්වා දෙනුනේ. විය දැනගන්න වික තමයි වික්කුක්ෂණයේ ස්වභාවය. මේ රුප වේදනා සංඡු සංකාර වික්කුක්ෂණ කියන ස්කන්ධ පහ පිත්වතුනි වහා ඉපිද වහා නැසෙනවා. ඇස නිසා උපදිනවා, අහැර යමක් ගැටෙනකොට, කන නිසා උපදිනවා ගබුදක් ගැටෙනකොට, නාසයට ගැ සුවද දැනෙනකොට ඒ සාහවික්කුක්ෂණය,ඇ සුවද දැනගන්න සිත පහලවෙනවා. දුටුට රසයක් ගැටෙනකොට ඒ රසය පිළිබඳ දැනගන්න පිත්වා වික්කුක්ෂණ පහල වෙනවා. ස්පැරු දැනගන්න කාය වික්කුක්ෂණ,මනසට වින අරමුණු නිසා මෙන්දියේ පහල වෙන රුප වායා සංඡු මාත්‍ර වික්කුක්ෂණයෙන් දැනගන්න මනේ වික්කුක්ෂණ. මේ වික්කුක්ෂණ ඒ ඒ ව්‍යතමාන හේනු ප්‍රත්‍යයෙන් ඒ ව්‍යතමාන හේනු නිසා පටිගන්නවා. ඒවා නිරද්ධ වෙනවා. අතිතයේ හටගත්තා රුප වේදනා සංඡු සංඩාර වික්කුක්ෂණ අතිත හේනුන් සමඟ ඇති වුනා. විනිම තිරඳුද වුනා.

දුජන් මේ මොහොතේ අසක කන ආදි ඉන්දියන් ඇතිවෙන්නට, ප්‍රසාද ඇති වෙන්නට, මේ මොහොතේ ආස්ථාස ප්‍රාස්ථාස ක්‍රියාවේ උදුවේවේ, හේතු ප්‍රත්‍යාගෝන් හටගන්නවා. අනෙකුත් හේතුන් උදුවේ ඇතුව මේ මොහොතේ හටගන්නා ස්කන්ධයෝ මේ මොහොතේම තිරදේද වෙනවා. මේවායෙන් කිසිවක් අනාගතයට යැවෙන්නේ නැහැ. ඒ වගේම අනාගතයට අඛල හේතු ප්‍රත්‍යාගෝන් දැඟී නැති තිසා ඒ ඒ අවස්ථාවට අඛල හේතුවලද ඒ එම හටගන්නේ. ඒ තිසා අතිතයෙන් ආව ආත්මයක් හෝ මම යන්නෙක් වර්ථමානයට මේ ස්කන්ධය සමඟ වින්නේ නැහැ. ඒ ස්කන්ධයෝ හේතු ප්‍රත්‍යාගෝන් හටගන්නවා, තිරදේද වෙනවා, කියන අවබේදය අපි බැඩිනබඳ්න මේ සක්කාය දැරියිය බැඳුනු සිත තිදුනක් වෙනවා. මම යන්නක් පිළිගන්නට බැරුබවට ප්‍රත්‍යාගෝන් වෙනවා. ඉතිං මේ කරඹු යෝනිසේ මනසිකාරයෙන් මෙහෙති කරන්න. සිතිකරන්න. එවිට අපිට මෙයන, මලෝන, නැණිම ව්‍යවාහාර මාත්‍රයක් මිස විය උපාදානය කරගන්නට, දැක්වූ ගන්නට හේතු ඇති ඒ අවද්‍යාව පහ වෙනවා.

ඉතිං පින්වතුන්ට මේ කරඹු රික මතක් කලේ මේ සඳහා භෞද්‍යමදේ තමයි නිතර කළකාණ මිතු ආශ්‍ය. සඳ්ධරීම ගුවනුය. ඒ ධ්‍රීමය ඇසුරුකළ යෝනිසේ මනසිකාරයෙන් ඒවා මෙහෙති කරන්න සිනේ. සිතිකරන්න සිනේ. රිට අනුව පිවිතයේ අප අනුගත කරගත්ත ඒ මුල ධර්මයන් වලින් වෙනෙස විදින්නේ නැතිව, පිඩා විදින්නේ නැතුව, සසරින් මිලදින්නට අවශ්‍ය කරන ධර්ම මාර්ගය සම්පූර්ණ කරන්න අපි මහන්සි ගන්නට සිනේ.

පින්වත්ති කව්‍යවත් මේ සසර ඇතිවේමක් ලැබෙන්නේ නැහැ. මේ සංකාර ගමන තුළ සැරසරා සසර කව්‍යවත් නිමාවක් දැකින්නට බැහැ. ඒ තිසා මේ අවස්ථාවේ කාර්යාලික පින්වතුන් කළුපනා කරගන්නට සිනේ ඉතාම වටිනා උතුම් අවස්ථාවකට සහභාගි වෙවා තිලෝගුර බුදුරජාත්‍යන් වහන්සේගේ සඳ්ධරීමය බැඳ් ගුවනුය කළ. මේ ධර්මගුවනුය කිරීමෙන් මේ පින්වතුන් මේ අවස්ථාවේ තෙරෙවන් කෙරෙහි ගුද්ධාබ ගෙරුවය විතරක් නොවෙයි ඒ හායාවතුන් වහන්සේගේ උතුම් සඳ්ධරීමය ගුවනුය කිරීමෙන් ප්‍රඡාව යම් තරමකට ඇති කරගත්තාවූ ප්‍රඡාවන්, සිද්ධකරගත්තාවූ මේ කුසල ධර්මයෙනුන් කරන කොට ගෙන මේ පින්වත්ත හැමදෙනාට මේ උතුම් කුසල ධර්මයන්ගේ ආනිසංසයන්ගෙන් කළකාණ මිතුසේවනය ලැබේවා. සත්ධරීම ගුවනුය ලැබේවා. ඒ තුළින් මේ පින්වතුන්ගේ ධර්ම යාත්‍යය වැසි දියුණුවෙවා සංකාරයෙන් මැද්ලඛන අතිනුම් අමාමන නිරවාන සම්පත්තිය සංාත්සාත් කරගැනීමට හේතු වාසනාවේවා කියලා ප්‍රාථ්‍යාගා කරගත්තා.

ඩිඩ සැමට තෙරෙවින් සර්තුයි

(මෙම ගුවන් විදුලි ධර්ම දේශනය සඳහා එදින දායකත්වය දැරුවේ මත්තෙන්ගොඩ නිවාස සංකිරණයේ නන්දි පෙරේරා ලියනගේ මහන්මිය ඇතුළු පවුලේ සැම,අනුල් කොට්ටෙ කොටුවාම්ම පාරේ නිමා බයස් මහන්මිය,අම්බලන්ගොඩ යම්මකුසල මාවත්තේ වි. ජයතිලක මහකා ඇතුළු පවුලේ සැම,ඩුස්සේ පද්මනී. සුසිලා, පුෂ්පා, දම්මිකා, තිලක් ගුණරත්න,බොරලැස්ගමුව කටුවාවල කුසුම් සෙනවිත්ත්න මහන්මිය හා පුතා දුව යන පින්වතුන්ය.)

Venerable Rev. Siyabalapitiya Buddarakkitha thero

Sri Buddarakkitha Assramaya, Bikku Traning Centar,
Galkadawala Road, Medagammana,
Katukeliyawa,
Anuradapuraya, Sri Lanka
land phone :0094 - 0352 859 639

Venerable Rev. Galatara Dammarakkitha thero

Buddarakkitha Assramaya, Metiyagane,
Beligala (Sabara),
Alawwa
Sri Lanka
land phone :0094 - 0353 350 585
Mobile phone : 0094 - 0715 950 400

(ඉඩගේ ධර්ම අවබෝධය වර්ධනය පිතික, ඔබ අතට ලැබීමට සැලැස්වූ
මෙම පොත කියවූ පසු, උතුම් පුත්‍ර හියාවක් මෙස අරමුණු කරගෙන, හැකි
තරම් ඉඩගේ හිතවතුන්ට සලස්වන්නේ නම් විය ඔබ කරගන්නා වට්නා
කුකළයකි. අවම වගයෙන් ඔබේ පිවිතකාලයේදී විකිපස්දෙනකුවටත් කියවීමට
සලස්වා ඒ උතුම්ම දානයවන ධර්ම දානයමය පිංකම ඔබේ පිවිතයට
වික්කර්ගන්න. ඔබේ දායකත්වය යටතේ ඉඩගේ පුද්ගලයේ මෙම පොත
මුද්‍රණකර්වා බෙදිමටද නැකි නම් වියද මහජ පිංකමකි.)
මෙම ස්වාමීන් වහන්සේල වැකිවසන වෙනත් ආරාම

ශ්‍රී ලංකාදරක්ෂිත හික්ෂු ප්‍රභුතු ධර්මාකාරාන,

ග්‍රේකඩිවල පාර, මධ්‍යමිතන මාවත, කුටුශ්‍රියාව අනුරාධපුරය

සාරපුර්ත ආරුමය ගොඩිගෙවත්ත, පුජානගරය, අනුරාධපුරය.

ශ්‍රී බෝධියුත්‍රාතාමය, අංක 33 සංස්ම්රීතා මාවත පුජානගරය, අනුරාධපුරය.

ශ්‍රී බෝධිරාජාමය, පාරිවර්ග, ගලනර, මාවනෑල්ල.

ශ්‍රී සම්බෝධී ආරුමය, අඩුගම්මන, නාර්මිලල.

සේනානායක ආරාමය, පැරණි නගරය, මාදුම්පෙ.

හාටානා මධ්‍යස්ථානය, මහලුපුරිය, වසි හන්දිය, මිශ්‍රවුව.

මෙය නොමිලේ බෙදුන පොතකි. මෙවත් ධර්ම සාකච්ඡා හා ධර්ම දේශනා අභ්‍යුතන් වෙනත්
පොත් හා CD පිළිබඳ විස්තර සඳහා පහත දුරකථන ඇංශය අමතා ඔබට ලබාගත හැක.

ස්තූතියි

ඩ්‍රී. වෘත්තානුල

(දුරකථන අංක : 0094 - 0785 271 274)

- 0094 - 077 44 88 776)

N. Warnakula - 100240491799 NSB

කෙනෙක් තුදුකළ වුනාට තැප්පාට දෙවෙනි නම් එහන දෙන්නක් ඉන්නවා.

.....ස්වාමීන් ව්‍යාජ, තෘප්තාට ගැඹෙනි තම් කියන්නේ....?

තැප්පාට දෙවෙනිකොට ගෙන් තැහැරෙනා ප්‍රග තුදුකළවත් නැත.

.....ඡ් කියන්නේ ස්වාමීන් ව්‍යාග....?

කොට්ටිට තුදුකළව තිරියන් මලයි මලයි දේශීල් එක්කනේ වාසය කරන්නේ.

අතිනයේ බැඳුන ඒවා

අතිනයේ රෝමුනු ඒවා

අතිනයේ මුලුමුණු ඒවා

අතිනයේ තරහාමුණු ඒවා

පොදුවැදුගෙන මනයේ රුධිගෙන

එය තුදුකළව තනියම වාසය කළාට වැහැ....!

ඇතුළුන් තුදුකළ නැහැ....!

එය තිතරම අනාගතය අපේක්ෂා කරනවා.

මෙහෙම වෙනවා ගම් නොදුයි.

මට මෙහෙම මෙහෙම ඉන්න තියෙනවා නම් නොදුයි.

අතිනයේ රුස විදුලුවා තියෙනවා.

එවා දැන් මෙහෙහි කරලා ආයෙන විදුලාවා....!

ඉතිං එය වාසය කරන්නේ තැප්පාට එක්ක....!



සංවේද සහංස්ද පර්ශ්චදය ඉදිරිපත් කිරීමක්